

කාර්යසාධන වාර්තාව - 2013

ජාතික අයවැය දෙපාර්තමේන්තුව

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය

දැක්ම

රාජ්‍ය සම්පත් කාර්යක්ෂම ලෙස ප්‍රතිපාදනය හා කළමනාකරණය තුළින් සමාජ ආර්ථික සංවර්ධනය

මෙහෙවර

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වා ගැනීම සඳහාත්, රජයේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත්, අවශ්‍ය සම්පත් ප්‍රතිපාදනය හා බෙදා හැරීම මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව ව්‍යවස්ථාදායකය වෙත පැවරී ඇති වගකීම නිසි අයුරින් ඉටු කිරීම සඳහා සහාය වීම.

කාර්යයන් සහ වගකීම්

අ. ජාතික අයවැය සකස් කිරීම

- රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ දක්වා ඇති මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා මුදල් වැය කරන නියෝජිත ආයතන සහ අදාළ භාණ්ඩාගාර දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කරමින් අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම.

ආ. රාජ්‍ය වියදම් කළමනාකරණය

- අයවැය වක්‍රලේඛ නිකුත් කිරීම.
- අනුමත සීමාවන් ඇතුළත ප්‍රකාශිත කාර්යයන් සඳහා පමණක් අරමුදල් වැය කිරීම සහතික කරනු ලැබීම සඳහා උචිත අයවැය කළමනාකරණ විධි පැනවීම.
- වියදම් කරනු ලබන කාර්යයන්හි ඵලදායිතාවය සහතික කරනු සඳහා මුදල් වැය කරන නියෝජිත ආයතනය සමඟ සාකච්ඡා කර කටයුතු කිරීම.
- මූල්‍ය මෙන්ම භෞතික ප්‍රගතිය අධීක්ෂණය සඳහා වියදම් විශ්ලේෂණය කිරීම.
- පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව නියෝජනය කිරීම.
- අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ නිරීක්ෂණ සකස් කිරීම.
- මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ ඇතුළත් නොවූ වාහන ප්‍රසම්පාදනය සඳහා අනුමැතිය ලබාදීම.
- මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ රාජ්‍ය ආයතන සඳහා වාහන ප්‍රසම්පාදනය කිරීම.
- භාණ්ඩාගාරය / ජාතික අයවැය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩල සහ අනෙකුත් කමිටු සඳහා සහභාගී වීම.
- දෙපාර්තමේන්තුවේ මූල්‍ය පරිපාලනය

ඇ. ව්‍යවස්ථාපිත මණ්ඩලවල අදාළ කටයුතු (වාණිජමය නොවන රාජ්‍ය ආයතන)

- ඒකාබද්ධ අරමුදල මගින් අරමුදල් සපයන වාණිජමය නොවන ව්‍යවස්ථාපිත මණ්ඩලවල අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම.
- පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නියෝජනය කිරීම.

ඈ. අන්තිකාරම් ගිණුම් ක්‍රියාකාරකම්

- මුදල් වැයකරන නියෝජිත ආයතන සමඟ සාකච්ඡා කර වාණිජමය, ගබඩා සහ රාජ්‍ය නිලධාරීන්ගේ අන්තිකාරම් ගිණුම් සංශෝධනය කිරීමේ ඉල්ලීම් සලකා බැලීම
- අන්තිකාරම් ගිණුම් සම්බන්ධ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ රැස්වීම්වලදී භාණ්ඩාගාරය නියෝජනය කිරීම.

පටුන

පරිච්ඡේද අංකය	විෂය මාතෘකාව	පිටුව
1	සාරාංශය	
1.1	මෙහෙයුම් කාර්ය රාමුව	01
2	2013 අයවැය ක්‍රියාත්මක කිරීම	04
2.1	2013 වර්ෂය සඳහා වූ විසර්ජන පනත	04
2.2	කාර්යසාධනය 2013	10
2.3	රාජ්‍ය වියදම් ව්‍යාප්තිය	11
2.4	2013 - 2015 මධ්‍යකාලීන වියදම් රාමුව තුළ 2013 අයවැයෙහි ආශීය දැක්ම	11
2.5	2013 ආංශීය වියදම් පිළිබඳව විශ්ලේෂණය	11
2.6	සුබසාධන වියදම් සහ සංවර්ධන සහනාධාර සඳහා රාජ්‍ය වියදම	22
2.7	2013 අයවැය කළමනාකරණය	25
2.7.1	රාජ්‍ය ගිණුම්වලට අනුව වියදම	25
2.7.2	රාජ්‍ය වියදම් කළමනාකරණය	26
2.7.3	මූල්‍ය බැඳීම් කළමනාකරණය	26
2.7.4	අයවැය චක්‍රලේඛ නිකුත් කිරීම	27
2.7.5	පරිපූරක ඇස්තමේන්තුව	28
2.8	අත්තිකාරම් ගිණුම් අධීක්ෂණය	28
3	2014 වසර සඳහා අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම	28
3.1	අයවැය සම්පාදනය කිරීමේ මාර්ගෝපදේශ	29
4	විශේෂ ක්‍රියාකාරකම්	29
4.1	වාණිජමය නොවන රාජ්‍ය ව්‍යාපාරයන්හි අයවැය කළමනාකරණය	29
4.2	අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ	30
4.3	2013 දැයට කිරුළ සංවර්ධන වැඩසටහන සම්බන්ධීකරණය කිරීම	30
4.4	වාහන මිලදී ගැනීම සඳහා අනුමැතිය	30
4.4.1	වාහන ප්‍රසම්පාදන සඳහා ජාතික අයවැය අනුමැතිය	30
4.4.2	රාජ්‍ය ආයතන සඳහා වාහන ප්‍රසම්පාදනය	31
4.5	අධ්‍යක්ෂ මණ්ඩල හා කමිටු සඳහා නිලධාරී සහභාගිත්වය	31
5	ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය හා කාර්යභාරය	31
5.1	කාර්ය මණ්ඩලය	32
5.2	මානව සම්පත් සංවර්ධනය	32
5.2.1	විදේශ පුහුණුව / සම්මන්ත්‍රණ / රැස්වීම්	32
5.2.2	දේශීය පුහුණුව	33
5.3	ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ මූල්‍යමය පාලනය	34
5.3.1	ශීර්ෂ 240 යටතේ වියදම් සාරාංශය	34
5.3.2	ව්‍යාපෘති අනුව 2013 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන සහ සත්‍ය වියදම	35
5.3.3	2013 වර්ෂය සඳහා විගණකාධිපතිගේ විගණන විමසුම	37

01. සාරාංශය

ජාතික අයවැය දෙපාර්තමේන්තුව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ කටයුතු කරන ආයතනයකි. සමස්ත මධ්‍යකාලීන සාර්ව ආර්ථික රාමුව සමග අනුගත වෙමින්, ආංශයීය මධ්‍යකාලීන වියදම් රාමුව පාදක කොට අයවැය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ කේන්ද්‍රස්ථානය වශයෙන් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ. රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමෙහිලා විශේෂ අවධානය යොමු කරමින්, ආංශයීය ප්‍රතිපත්ති සහ උපායමාර්ග සන්දර්භය තුළ විශේෂිත වූ ඉලක්ක කරා ලගාවීම සඳහා වූ මූල්‍ය සැලසුම් මෙම මධ්‍යකාලීන වියදම් රාමුව මගින් ඉදිරිපත් කර ඇත. මෙම ක්‍රියාවලියෙහිදී අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ ව්‍යවස්ථාපිත ආයතන සහ අදාළ භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙතින් නිරන්තරව අදහස් ලබා ගැනීම සිදු කරයි.

1.1 මෙහෙයුම් කාර්ය රාමුව

මෙම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල කාර්ය සාධනය, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ සැලසුම් සම්බන්ධ පුළුල් විෂය රාමුව සහ මෙම දෙපාර්තමේන්තුවට අදාළ වන සමස්ත කාර්යභාරය මත පදනම් වේ. පහත වගු අංක 1.1 හි දක්වා ඇති පරිදි, 2013 අයවැය ක්‍රියාත්මක කිරීම සහ 2014 - 2016 මධ්‍යකාලීන වියදම් රාමුව තුළ 2014 වාර්ෂික අයවැය සකස් කිරීමට අදාළව දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරාසයක ක්‍රියාදාමයන් රැසක් 2013 වර්ෂය තුළ ඉටු කර ඇත.

1.1 වගුව
කාර්ය සාධන සාරාංශය - 2013 වර්ෂය

කාර්යය	ක්‍රියාකාරකම	සමස්ත ඉලක්කය	සාක්ෂාත් කර ගත් අරමුණු
1. 2013 අයවැය ක්‍රියාත්මක කිරීම සහ වියදම් කළමනාකරණය.	<ul style="list-style-type: none"> වියදම් කළමනාකරණය සම්බන්ධ උපදෙස් සහිත අයවැය චක්‍රලේඛ නිකුත් කිරීම. 	<ul style="list-style-type: none"> රාජ්‍ය වියදම් ඵලදායී ලෙස කළමනාකරණය. 	<ul style="list-style-type: none"> අංක 157 සහ 157(1) දරණ ජාතික අයවැය චක්‍රලේඛ මේ සම්බන්ධයෙන් නිකුත් කිරීම.
	<ul style="list-style-type: none"> අනපේක්ෂිත වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාදීම සහ පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම 	<ul style="list-style-type: none"> ප්‍රතිපාදන ලබාදීම සහ අනපේක්ෂිත වියදම් අවම කිරීම 	<ul style="list-style-type: none"> පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමකින් තොරව ජලගැලීම්, නියඟය සහ අනෙකුත් අවධානා සඳහා අවධාන ප්‍රතිපාදන අනුමත වියදම් සීමාව තුළ කළමනාකරණය කරන ලදී.
	<ul style="list-style-type: none"> මු.රෙ.66 සහ මු.රෙ.69 යටතේ ප්‍රතිපාදන මාරු කිරීම සඳහා බලය පැවරීම 	<ul style="list-style-type: none"> අනුමත වැය ඇස්තමේන්තු තුළ වියදම් කළමනාකරණය කිරීම 	<ul style="list-style-type: none"> මුදල් රෙගුලාසි අනුව, ඉදිරිපත් වූ ඉල්ලුම්පත් 1,760 ක් සඳහා බලය ලබාදෙන ලදී. ඉන් 207 ක් වැඩසටහන් අතර මාරු කිරීම් වන අතර, 1,553 ක් ව්‍යාපෘති අතර මාරු කිරීම් විය.
2. 2014 වර්ෂය සඳහා ජාතික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම	<ul style="list-style-type: none"> අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සම්බන්ධ අයවැය මාර්ගෝපදේශ නිකුත් කිරීම. මුදල් වැය කරන ආයතන හා අදාළ භාණ්ඩාගාර 	<ul style="list-style-type: none"> අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අදාළ මාර්ගෝපදේශ සමග අදාළ අමාත්‍යාංශ සඳහා ලිපි නිකුත් කිරීම. රජයේ අනාගත දැක්ම හා රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව මගින් 	<ul style="list-style-type: none"> 2014-2016 මධ්‍යකාලීන වියදම් රාමුව ඇතුළත, රජයේ සංවර්ධන ප්‍රතිපත්ති අනුව යමින් 2014 වර්ෂය සඳහා අයවැය සකස් කරන ලදී. අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් තෝරාගත් අමාත්‍යාංශ සහ අනෙකුත්

කාර්යය	ක්‍රියාකාරකම	සමස්ත ඉලක්කය	සාක්ෂාත් කර ගත් අරමුණු
	<p>දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කිරීමෙන් වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල කෙටුම්පත් සකස් කිරීම</p>	<p>පෙන්වා දුන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම</p>	<p>පාර්ශ්වකරුවන් සමග පූර්ව අයවැය රැස්වීම් පැවැත්වීම.</p>
	<ul style="list-style-type: none"> අදාළ අමාත්‍යාංශ සමග අයවැය සාකච්ඡා පැවැත්වීම 	<ul style="list-style-type: none"> සත්‍ය අවශ්‍යතා හඳුනාගෙන තාත්වික අයවැයක් සකස් කිරීම 	<ul style="list-style-type: none"> අදාළ අමාත්‍යාංශවල ගරු අමාත්‍යවරයාගේ සහායකත්වය සහිත රැස්වීම් පැවැත්වීම. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන සමග ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම
	<ul style="list-style-type: none"> 2014 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත නියමිත කාලයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. 	<ul style="list-style-type: none"> විසර්ජන පනත් කෙටුම්පත 2013 ඔක්තෝම්බර් පළමු සතියේදී ඉදිරිපත් කිරීමට කටයුතු යෙදීම. සවිස්තරාත්මක මූලික ඇස්තමේන්තු සකස් කිරීම. විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තු සම්මත කරගැනීම. 	<ul style="list-style-type: none"> 2013.10.04 දිනැති ගැසට් නිවේදනය යටතේ 2014 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කිරීම. සියලුම වැය ශීර්ෂයන්ට අදාළව විශ්ලේෂණාත්මක දත්ත සමග සවිස්තරාත්මක මූලික ඇස්තමේන්තු සකස් කිරීම. 2013.10.02 දින විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කරන ලදී. 2013.11.21 වැනි දින දෙවන වර කියවීම සඳහා අයවැය ඇස්තමේන්තුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2013.12.20 දින විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත විය. 2013.12.20 දින ගරු කථානායකතුමා විසින් 2013 අංක 36 දරණ විසර්ජන පනත සහතික කරන ලදී.

කාර්යය	ක්‍රියාකාරකම	සමස්ත ඉලක්කය	සාක්ෂාත් කර ගත් අරමුණු
			<ul style="list-style-type: none"> මුදල් අමාත්‍යතුමා ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් 2013.12. 31 දින වොරන්ට් බලපත්‍රය නිකුත් කරන ලදී.
<p>3. ප්‍රතිපත්ති හා වියදම් සමාලෝචනය.</p>	<ul style="list-style-type: none"> අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවලට නිරීක්ෂණ සැපයීම. 	<ul style="list-style-type: none"> රාජ්‍ය / ආංශීය ප්‍රතිපත්ති හා වියදම් සමාලෝචනය කරමින් අමාත්‍ය මණ්ඩල සඳහා නිරීක්ෂණ නියමිත කාලයට සැපයීම. 	<ul style="list-style-type: none"> අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 254 ක් සඳහා නිරීක්ෂණ සපයා ඇති අතර අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 493 ක් සඳහා නිර්දේශ / යෝජනා අනෙකුත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තු සඳහා සපයන ලදී.
<p>4. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කළමනාකරණ කටයුතු.</p>	<ul style="list-style-type: none"> සාමාන්‍ය පරිපාලනය. 	<ul style="list-style-type: none"> දෙපාර්තමේන්තුවට සපයන ලද ප්‍රතිපාදනවල හා මානව සම්පත්හි සාඵලය භාවිතය සහතික කිරීම. 	<ul style="list-style-type: none"> රු.මි. 2,023.7 ක් භාවිතා කරන ලද අතර ඉන් රු.මි. 801 ක් පුනරාවර්තන වියදම් වන අතර රු.මි. 1,222.7 ක් මූලධන වියදම් ලෙස භාවිතා කරන ලදී.
	<ul style="list-style-type: none"> දෙපාර්තමේන්තුවේ අත්තිකාරම් ගිණුම් පාලනය. 	<ul style="list-style-type: none"> අත්තිකාරම් ගිණුම්වල සීමාවන් සමග ගැලපෙන පරිදි ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සෑම අයදුම්කරුවෙකුටම ණය ප්‍රදාන / අත්තිකාරම් ලබාදීම 	<ul style="list-style-type: none"> නිලධාරීන් සඳහා ආපදා ණය, යතුරු පැදි ණය, විශේෂ අත්තිකාරම් හා උත්සව අත්තිකාරම් ලබාදෙන ලද අතර එහි මුළු වටිනාකම රු.5,868,359 කි.
	<ul style="list-style-type: none"> හැකියා ප්‍රවර්ධනය. 	<ul style="list-style-type: none"> දෙස්, විදෙස් පුහුණු වැඩසටහන් හරහා මානව සම්පත් සංවර්ධනය. 	<ul style="list-style-type: none"> ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අදාළ වන වැඩසටහන් සම්බන්ධයෙන් නිලධාරීන් 10 කට විදේශ පුහුණුව ලබාදෙන අතර නිලධාරීන් දෙදෙනෙකුට දේශීය පුහුණුව ලබාදෙන ලදී.

කාර්යය	ක්‍රියාකාරකම	සමස්ත ඉලක්කය	සාක්ෂාත් කර ගත් අරමුණු
	<ul style="list-style-type: none"> වාර්තා ඉදිරිපත් කිරීම. 	<ul style="list-style-type: none"> නියමිත දිනට පෙර වාර්තා ඉදිරිපත් කිරීම. (අ) කාර්යසාධන වාර්තාව (ආ) විසර්ජන ගිණුම 	<ul style="list-style-type: none"> පහත දැක්වෙන වාර්තා නියමිත කාලසීමාවේදී ඉදිරිපත් කරන ලදී. (අ) 2012 කාර්යසාධන වාර්තාව (ආ) 2012 විසර්ජන ගිණුම
	<ul style="list-style-type: none"> විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම. 	<ul style="list-style-type: none"> විගණන විමසුම් අවම කිරීම. රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීම් සඳහා සහභාගී වීම 	<ul style="list-style-type: none"> විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම් සියල්ල (8) සඳහා පිළිතුරු සපයා ඇත.

2. 2013 අයවැය ක්‍රියාත්මක කිරීම සහ සමාලෝචනය

2.1 2013 වර්ෂය සඳහා වූ විසර්ජන පනත

2013.10.02 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අංක 36 දරන විසර්ජන පනත් කෙටුම්පත අනුව 2013 වර්ෂය සඳහා රජයේ මුළු ඇස්තමේන්තුගත වියදම, අත්තිකාරම් ගිණුම් කටයුතු ද ඇතුළුව රු.මිලියන 2,571.5 ක් විය. එසේම උපරිම ණය සීමාව රු.බිලියන 1,303 ක් විය. රජයේ මුළු වියදම පහත සඳහන් පරිදි වේ.

- රජයේ පොදු සේවාවලට අදාළ වියදම - රු.බිලියන 1,387
- විශේෂ නීති මගින් ඒකාබද්ධ අරමුදලට වැය බරක් වියයුතු බවට දැනටමත් බලය දී ඇති වියදම - රු.බිලියන 1,180
- රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා වියදම - රු.බිලියන 4.5

2.2 කාර්යසාධනය - 2013

වැය ශීර්ෂ අනුව වෙන් කෙරුණු ප්‍රතිපාදන වැඩසටහන්, ව්‍යාපෘති හා වැය විෂයය සංකේත යටතේ තවදුරටත් වර්ගීකරණය කර, ඒවා මූල්‍යයනය කෙරෙන ප්‍රභවයන් ද සමග මුද්‍රිත අයවැය ඇස්තමේන්තු ලෙස අයවැය කතාව සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පත පනතක් ලෙස පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරයා විසින් මුද්‍රිත අයවැය ඇස්තමේන්තුවල දැක්වෙන පරිදි වියදම් දැරීම සඳහා අවශ්‍ය අධිකාරී බලය වොරන්ට් බලපත්‍රයක් මගින් නිකුත් කරනු ලැබේ. 2013 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය ඇස්තමේන්තුවට අනුව වැය ශීර්ෂ 201 ක් සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත. විශේෂ වියදම් ඒකක 22 ක් අමාත්‍යාංශ 54 ක් සහ දෙපාර්තමේන්තු 125 ක් ඊට අයත් විය.

විසර්ජන පනතේ 5 වෙනි වගන්තිය හා මුදල් රෙගුලාසි ප්‍රකාරව, 2013 වර්ෂය තුළ රුපියල් බිලියන 8 ක මූලධන වියදම් සඳහා වූ අතිරේක ප්‍රතිපාදන අවශ්‍යතාවය පුනරාවර්තන වියදම් සඳහා වූ ප්‍රතිපාදන මාරු කිරීම තුළින් කළමනාකරණය කරගැනීමට සමත් විය. ණය සේවා ගෙවීම් සඳහා අමතර ප්‍රතිපාදන ලෙස රුපියල් බිලියන 41 ක් ලබාදෙන ලදී. ණය සේවා ගෙවීම්, විශේෂ නීති යටතේ දැනටමත් අනුමැතිය ලැබී ඇති වියදම් වන බැවින්, මුදල් අමාත්‍යවරයා විසින් වොරන්ට් බලපත්‍රයක් නිකුත් කිරීම මගින් අමතර ප්‍රතිපාදන ලබාදී ඇත. ඒ අනුව, 2013 වසර සඳහා වෙන් කෙරුණු සමස්ත ප්‍රතිපාදන ප්‍රමාණය, රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු හැර, රුපියල් බිලියන 2,567 ක් විය.

2013 වසර සඳහා වාර්තා වූ සමස්ත රජයේ වියදම රුපියල් බිලියන 2,412 ක් විය. ඒ අනුව, 2013 වසරේ දී උපයෝජනය නොවූණු අයවැය ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 191 ක් හෙවත්, මුළු අයවැය ප්‍රතිපාදන ප්‍රමාණයෙන් සියයට 7.5 කි. මින්, රුපියල් බිලියන 57 ක් පුනරාවර්තන වියදම් සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන වූ අතර, ඉතිරි රුපියල් බිලියන 133 ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන විය. මෙවැනි ප්‍රතිපාදන ප්‍රමාණයක් ඉතිරි වුව ද, රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනවල සම්පත් රජයේ සංවර්ධන උපාය මාර්ග කෙරෙහිම ඉලක්කගත කර යොමු කිරීම තුළින් 2013 වර්ෂය සඳහා අයවැය මගින් ඉලක්ක කෙරුණු කාර්යයන් ඉටුකර ගැනීමට සමත් වී ඇත. 2013 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන භාවිතය පිළිබඳව විස්තර වගුව 2.1 මගින් දක්වා ඇත.

වගුව 2.1 : අයවැය ප්‍රතිපාදන භාවිතය - 2013

රු. මිලියන

අමාත්‍යාංශයේ නම	සුනරාවර්තන						මූලධන					
	මුල් ඇස්තමේන්තුව (1)	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම (2)	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම් (3)	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3) (4)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන (5)	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5) (6)	මුල් ඇස්තමේන්තුව (1)	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම (2)	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම් (3)	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3) (4)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන (5)	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5) (6)
විශේෂ වියදම් ඒකක	9,252	1,061	(23)	10,291	9,947	344	4,320	982	23	5,325	4,337	988
බුද්ධ ශාසන හා ආගමික කටයුතු	950	29	(2)	977	931	46	878	56	2	935	843	92
මුදල් හා ක්‍රමසම්පාදන	12,621	1,918	(239)	14,300	13,938	362	9,001	4,056	13	13,070	9,396	3,674
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන	248,103	3,235	(6,380)	244,958	241,034	3,924	41,400	5,018	6,380	52,798	33,070	19,728
ආර්ථික සංවර්ධන	25,000	4,950	(1)	29,949	29,603	346	63,900	1,014	1	64,915	60,582	4,333
ආපදා කළමනාකරණ	655	97	(20)	731	647	84	712	569	20	1,300	1,121	179
තැපැල් සේවා	8,500	359	(1)	8,858	8,850	8	315	79	1	395	352	43
අධිකරණ	4,351	209	(15)	4,545	4,508	37	1,044	519	15	1,577	1,419	158
සෞඛ්‍යය	75,000	1,450	-	76,450	75,559	891	18,522	-	-	18,522	17,435	1,087
විදේශ කටයුතු	7,200	579	(60)	7,719	7,702	17	855	1,507	60	2,422	2,303	119
ප්‍රවාහන	15,972	3,300	-	19,272	18,746	526	28,800	-	-	28,800	25,876	2,924
බනිත නෙල් කර්මාන්ත	115	-	-	115	111	4	17	-	-	17	13	4
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ	1,300	8	(2)	1,306	1,228	77	720	19	2	741	506	235
වරාය හා මහා මාර්ග	214	50	(0)	264	263	1	131,400	1,616	0	133,016	130,836	2,180
කෘෂිකර්ම	2,694	135	-	2,829	2,824	5	2,700	101	-	2,801	1,908	893
විදුලිබල සහ බලශක්ති	1,100	-	(13)	1,087	710	377	27,450	-	13	27,463	20,671	6,792

වගුව 2.1 : අයවැය ප්‍රතිපාදන භාවිතය - 2013

රු.මිලියන

අමාත්‍යාංශයේ නම	සුනරාවර්තන						මූලධන					
	මුල් ඇස්තමේන්තුව (1)	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම (2)	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම් (3)	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3) (4)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන (5)	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5) (6)	මුල් ඇස්තමේන්තුව (1)	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම (2)	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම් (3)	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3) (4)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන (5)	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5) (6)
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු	795	159	(7)	947	943	4	252	40	7	298	281	17
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු	155,000	5,299	(31)	160,268	154,728	5,540	2,385	2,732	31	5,148	4,762	386
ජනමාධ්‍ය හා තොරතුරු	2,200	6	(5)	2,201	1,920	281	518	890	5	1,413	1,098	315
ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම්	735	16	(0)	751	715	36	2,850	243	0	3,093	2,377	716
සමාජ සේවා	3,583	27	(108)	3,502	3,196	305	270	27	108	405	284	121
අධ්‍යාපන	30,500	422	(6)	30,917	30,693	224	7,425	1,303	6	8,734	7,643	1,091
කම්කරු හා කම්කරු සබඳතා	1,270	-	(3)	1,268	1,168	100	810	10	3	823	784	39
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාපෘතිය සංවර්ධන	540	35	-	575	570	5	383	137	-	520	378	142
පළාත් පාලන හා පළාත් සභා	103,000	6,052	-	109,052	109,031	21	29,790	9,734	-	39,524	29,742	9,782
තාක්ෂණ හා පර්යේෂණ	1,293	-	-	1,293	1,112	181	2,140	334	-	2,474	1,836	638
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා	319	12	(2)	329	257	72	212	10	2	225	160	65
වැවිලි කර්මාන්ත	1,750	10	-	1,760	1,695	65	1,080	14	-	1,094	1,029	65

වගුව 2.1 : අයවැය ප්‍රතිපාදන භාවිතය - 2013

රු. මිලියන

අමාත්‍යාංශයේ නම	සුනරාවර්තන						මූලධන					
	මුල් ඇස්තමේන්තුව (1)	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම (2)	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම් (3)	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3) (4)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන (5)	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5) (6)	මුල් ඇස්තමේන්තුව (1)	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම (2)	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම් (3)	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3) (4)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන (5)	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5) (6)
ක්‍රීඩා	843	-	(2)	841	575	266	1,800	201	2	2,003	1,609	394
දේශීය වෛද්‍ය	950	1	(2)	949	796	153	804	-	2	806	272	534
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන	877	80	(0)	956	953	3	1,811	7	0	1,818	1,315	503
පඟු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන	462	48	(1)	509	508	1	2,408	91	1	2,499	1,919	580
ජාතික උරුමයන්	850	81	(11)	919	854	65	725	-	11	736	334	402
පාර්ලිමේන්තු කටයුතු	373	-	-	373	373	0	44	8	-	52	50	2
නැවත පදිංචි කිරීම	174	4	-	178	168	10	263	64	-	327	319	8
කර්මාන්ත හා වාණිජ	950	96	(4)	1,042	990	52	1,710	10	4	1,724	812	912
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ	3,600	1	(3)	3,598	3,478	120	36,900	835	3	37,738	27,420	10,318
ඉඩම් හා ඉඩම් සංවර්ධන	2,663	30	(1)	2,692	2,620	72	2,759	3	1	2,763	2,186	577
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන	4,198	5	(10)	4,194	3,890	304	4,275	370	10	4,654	2,165	2,489
පරිසර	1,500	43	-	1,543	1,438	105	1,800	132	-	1,932	1,213	719
ජලසම්පාදන හා ජලාපවාහන	180	8	-	188	187	1	34,771	-	-	34,771	25,889	8,882
උසස් අධ්‍යාපන	18,000	1,206	(13)	19,194	17,771	1,423	9,900	2,512	13	12,425	8,606	3,819

වගුව 2.1 : අයවැය ප්‍රතිපාදන භාවිතය - 2013

රු. මිලියන

අමාත්‍යාංශයේ නම	සුනරාවර්තන						මූලධන					
	මුල් ඇස්තමේන්තුව	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම්	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5)	මුල් ඇස්තමේන්තුව	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම්	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5)
	(1)	(2)	(3)	(4)	(5)	(6)	(1)	(2)	(3)	(4)	(5)	(6)
රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ	82	44	(5)	122	115	7	90	7	5	102	64	38
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ	4,142	68	(33)	4,177	4,157	20	1,180	91	33	1,304	795	509
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන	115	-	(4)	111	84	27	315	555	4	874	695	179
සිවිල් ගුවන් සේවා	110	34	(3)	141	133	8	15,000	176	3	15,179	14,755	424
සංස්කෘතික හා කලා කටයුතු	950	9	-	959	863	96	675	7	-	682	515	167
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන	600	68	(2)	666	664	2	1,036	35	2	1,073	695	378
ගොවිජන සේවා හා වනජීවී	41,943	-	(1)	41,942	24,085	17,857	1,316	1	1	1,318	1,168	150
සුළු අපනයන හෝග ප්‍රවර්ධන	436	23	(2)	457	443	14	495	4	2	500	305	195
ඵලදායීතා ප්‍රවර්ධන	350	138	-	488	436	52	113	51	-	164	131	33
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන	101	99	-	199	197	2	225	-	-	225	205	20
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු	60	5	(2)	63	62	1	153	12	2	166	164	2
පුද්ගලික ප්‍රවාහන සේවා	560	2	-	562	432	130	207	-	-	207	73	134

වගුව 2.1 : අයවැය ප්‍රතිපාදන භාවිතය - 2013

රු.මිලියන

අමාත්‍යාංශයේ නම	සුනරාවර්තන						මූලධන					
	මුල් ඇස්තමේන්තුව	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම්	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5)	මුල් ඇස්තමේන්තුව	භාණ්ඩාගාර විවිධ වැය විෂය මගින් අතිරේක ප්‍රතිපාදන සැලසීම	මු.රෙ. අනුව ප්‍රාග්ධන වියදම් සඳහා මාරුකිරීම්	මුළු ප්‍රතිපාදන (1)+(2)+(3)	උපයෝජනය කරන ලද ප්‍රතිපාදන	උපයෝජනය නොවූ ප්‍රතිපාදන (4)-(5)
	(1)	(2)	(3)	(4)	(5)	(6)	(1)	(2)	(3)	(4)	(5)	(6)
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ	118	-	(4)	114	102	12	426	468	4	898	861	37
භාණ්ඩාගාර විවිධ වැය විෂයය	45,900	(36,972)	(8,095)	833	-	833	28,750	(36,643)	8,095	202	-	202
රාජ්‍ය ණය සේවා ගෙවීම් රහිතව මුළු ඇස්තමේන්තුව	845,100		(15,115)	824,525	789,006	35,519	530,100		14,889	544,989	455,578	89,411
රාජ්‍ය ණය සේවා ගෙවීම්*	444,800	41,433	226	486,459	464,502	21,956	747,000	-	-	747,000	702,519	44,481
මුළු එකතුව	1,289,900	35,973	(14,889)	1,310,984	1,253,509	57,475	1,277,100	-	14,889	1,291,989	1,158,097	133,892

* රු.මිලියන 41,433 න් රු.ම.3,973 ක් පරිපූරක වොරන්ට් බලපත්‍රයක් මගින් ලබාදී ඇත.
මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව / රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

2.3 රාජ්‍ය වියදමෙහි ව්‍යාප්තිය - 2013

2013 වර්ෂයේදී පොලී රහිත රාජ්‍ය වියදම රු.බිලියන 1,242.3 ක් වන අතර, එය මුළු වියදමෙන් සියයට 73.6 ක් විය. එය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 14.1 ක් වන අතර, එය 2012 වර්ෂයේදී සියයට 15.1 ක් විය.

රජය විසින් මානව සම්පත් සංවර්ධනය සඳහා රු.බිලියන 271 ක් 2013 වර්ෂයේ ආයෝජනය කරන ලද අතර, මෙය 2013 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.7 ක් වේ. සමාජ ආරක්ෂණය සහ සුබසාධනය සඳහා වියදම රු.බිලියන 206 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.3 ක් ලෙස වාර්තා විය. එමෙන්ම, මෙම ක්ෂේත්‍රය සඳහා 2012 වර්ෂයේ වියදම වූ රු.බිලියන 171 ක වියදමට සාපේක්ෂව 2013 වර්ෂයේ ආයෝජනය සියයට 20.4 ක වැඩිවීමකි. එහි සියයට 60 ක් විග්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා වන විග්‍රාම වැටුප් වියදම ඇතුළත්ය. මූර්ත අංශය හා යටිතල පහසුකම් සඳහා වන ආයෝජනය රු.බිලියන 405 ක් ලෙස 2012 වර්ෂයේ ආයෝජනය එලෙසම පවත්වා ගෙන ඇත.

සේවා හා කර්මාන්ත අංශයේ වර්ධනය හේතුවෙන් 2012 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.1 ක් වූ කෘෂිකාර්මික දායකත්වය 2013 වර්ෂයේදී 10.8 ක් ලෙස අඩුවූ නමුත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සමස්ත නිෂ්පාදනය ඉහළ ගොස් පැවතුනි. 2013 වර්ෂයේ කෘෂිකාර්මික හා වාරිමාර්ග ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයෝජනය රු.බිලියන 36 ක් වූ අතර එය 2012 වර්ෂයේ රු.බිලියන 30 ක ආයෝජනයන්ට සාපේක්ෂව සියයට 21 ක වර්ධනයකි.

2.4 2013 - 2015 මධ්‍යකාලීන වියදම් රාමුව තුළ 2013 අයවැයෙහි ආංශීය දැක්ම

2013 අයවැය ප්‍රධාන වශයෙන් රජයේ මහින්ද වින්තන සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සහ ඒ තුළ හඳුනා ගන්නා ලද උපාය මාර්ග මත පදනම් විය. ඒ අනුව, 2013 අයවැය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් මෙහෙයුම් පසුතල යොදා ගන්නා ලදී.

- අ) ආංශීය පදනම - සියළුම අංශ සංවර්ධනය සඳහා අදාළ පාර්ශ්වකරුවන් විසින් වසර 3 ක් සඳහා සකස් කරන ලද තුන් අවුරුදු මධ්‍යකාලීන ආංශීය ප්‍රතිපත්ති රාමුවලට අනුකූලව 2013 වර්ෂය සඳහා අයවැය සම්පාදනය කරන ලදී.
- ආ) තර්ජන ඇගයීම - 2013 අයවැය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(2) හා 150(3) ව්‍යවස්ථා මගින් ලබාදුන් ප්‍රතිපාදන සීමාවන් යටතේ දරන ලද තර්ජන වියදම ඇගයීම මත පදනම් විය.
- ඇ) අක්‍රීය ව්‍යාපෘති - වසර ගණනාවක සිට ඇස්තමේන්තුවල දැක්වෙන අක්‍රීය ව්‍යාපෘතීන් යළි විධිමත්ව සැකසීම හෝ ඉවත් කිරීම.
- ඈ) ද්විකරණය වීම සහ උපරිපතනය වීම වැලැක්වීම - එක් එක් අමාත්‍යාංශ යටතේ ද්විකරණය හා උපරිපතනය වී ඇති කාර්යයන් නියමිත පරිදි හඳුනා ගැනීමට කටයුතු කරන ලදී. එසේම, සියළුම වියදම් දරන ආයතන හා පලාත් සභාවන් තුළ ආංශීය ප්‍රතිපාදන කළමනාකරණය වන අයුරින් ප්‍රතිපාදන බෙදා හැරීමට උපදෙස් දෙන ලදී.

මෙම ආංශීය ක්‍රියාවලිය පහසු කරලීම සඳහා සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වියදම් දරන වෙනත් වැය ආයතන, සමාජ ආරක්ෂණය, මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මූර්ත ආර්ථිකය, පරිසරය, තාක්ෂණික සංවර්ධනය, රාජ්‍ය සේවා සැපයීම, ආරක්ෂාව හා නීතිය බලාත්මක කිරීම යනුවෙන් උප අංශයන් යටතේ වර්ගීකරණය කරන ලදී. ඒ අනුව, සියළුම වියදම් දරන ආයතන තමා විසින් සිදුකරන ලද කාර්යයන් මත පදනම් කොට ඉහත අංශවලට වර්ගීකරණය කරන ලදී.

2.5 2013 ආංශීය වියදම් පිළිබඳ විශ්ලේෂණය

ඉහත මෙහෙයුම් පසුතල යොදා ගනිමින් 2013 - 2015 මධ්‍යකාලීන අයවැය රාමුව සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන උප අංශ 13 ක් යටතේ සකස් කර ඇත. 2012 වර්ෂයේ මෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන සැලසුම් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ අවශ්‍ය ආයෝජන අඛණ්ඩව ලබාදීම සඳහා අවශ්‍ය විශේෂිත වූ මගපෙන්වීම් ලබාදෙන ලදී. පුනරාවර්තන වියදම් තාර්කිකකරණයට ලක් කරන ලද අතර, ඒ අනුව ඉතා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සඳහා පමණක් එම වියදම් සීමා කිරීම සඳහා උපදෙස් දෙන ලදී.

2013 වර්ෂය සඳහා විවිධ අංශ වෙනුවෙන් ලබාදෙන ලද ප්‍රතිපාදන සහ ඒවායේ සත්‍ය වියදම්වල සන්සන්දනයක් වගුව 2.2 මගින් දක්වා ඇත.

විවිධ සංවර්ධන අංශ අනුව ආංශීය ප්‍රගතිය පහත සඳහන් කර ඇත.

වගුව 2.2: ආංශීය වශයෙන් සම්පත් වෙන් කිරීම හා සැබෑ වියදම - 2013

අංශය	2013 අයවැය (රු.මි.)	මුළු ප්‍රතිපාදනයෙන් ප්‍රතිශතයක් වශයෙන්	2013 සත්‍ය වියදම (රු.මි.)	මුළු වියදමින් ප්‍රතිශතයක් ලෙස	මුළු භාවිතයෙන් ප්‍රතිශතයක් ලෙස
මානව සම්පත් සංවර්ධනය	286,669	20.9	269,533	21.7	94
ප්‍රවාහන	221,166	16.1	213,678	17.2	97
විදුලිය හා බලශක්ති	29,335	2.1	21,505	1.7	73
වාරිමාර්ග	45,808	3.3	34,522	2.8	75
ජලසම්පාදන හා සනීපාරක්ෂණ	35,002	2.6	26,118	2.1	75
නිවාස සහ නාගරික සංවර්ධන	12,706	0.9	8,215	0.7	65
ග්‍රාමීය සංවර්ධන	77,383	5.7	69,790	5.6	90
ජාතික ආරක්ෂාව සහ නීතිය බලාත්මක කිරීම	279,877	20.4	264,244	21.2	94
සමාජ ආරක්ෂණය	175,280	12.8	168,862	13.6	96
මූල්‍ය ආර්ථිකය	26,618	1.9	22,007	1.8	83
ආර්ථික සේවා	108,579	7.9	97,540	7.8	90
තාක්ෂණික සංවර්ධනය	19,852	1.4	18,552	1.5	93
පරිසරය	51,239	3.7	30,017	2.4	59
එකතුව *	1,369,514	100.0	1,244,584	100.0	91

මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව
 සටහන: භාණ්ඩාගාරයේ ආංශීය සංවර්ධන සැලැස්මට අනුව
 * ණය ගෙවීම් හැර

මානව සම්පත් සංවර්ධනය

අධ්‍යාපනය

මධ්‍යම රජය මෙන්ම පළාත් සභා මගින්ද ආවරණය වන සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් සඳහා 2012 වර්ෂයේදී සිදුකරනු ලැබූ රු.බිලියන 136 ක ආයෝජන ප්‍රමාණය 2013 වර්ෂයේදී රු.බිලියන 157 දක්වා ඉහළ නංවා ඇත. අධ්‍යාපනය සඳහා වන සමස්ත ආයෝජනයෙන් රු.බිලියන 108 ක් ම යොදවා ඇත්තේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහාය. සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට මෙන්ම ප්‍රාදේශීය විෂමතා අවම වන ලෙස සැමට සාධාරණව අධ්‍යාපන අවස්ථා හිමිවන පරිදි ඉහත ආයෝජනයන් සිදු කර ඇත. උසස්පෙළ තාක්ෂණ විෂය ධාරාව, භාෂා අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා විද්‍යා අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් සංවර්ධනය තුළින් ද්විතියික පාසල් 1,000 ක් සහ ප්‍රාථමික පාසල් 5,000 ක් මෙමගින් සංවර්ධනය කරනු ලැබේ. ද්විතියික පාසල් 1,001 ක මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ඉදිකිරීම සඳහා 2012-2014 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ වෙන්කර ඇති රුපියල් මිලියන 9,745 ක ප්‍රතිපාදන ප්‍රමාණයෙන් රු.මිලියන 3,472 ක් 2013 වසරේදී ආයෝජනය කර ඇත. තවද ප්‍රාථමික පාසල් 3,022 ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, විදුලිය හා ජලය සැපයීම සහ ගොඩනැගිලි අළුත්වැඩියාව සඳහා රු.මිලියන 1,583 ක් වැය කර ඇත.

උසස් අධ්‍යාපනය සඳහා දරන ලද වියදම් ප්‍රමාණය 2012 වර්ෂයේදී රු.බිලියන 22 ක් වූ අතර එය 2013 වසරේදී රු.බිලියන 32 ක් දක්වා වර්ධනය වී ඇත. සාමාන්‍ය ප්‍රතිපාදන යටතේ මෙන්ම ශ්‍රේණිධාමිකරණ නියෝගය යටතේද 2012 - 2013 අධ්‍යයන වර්ෂ සඳහා බඳවාගත් සමස්ථ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 28,908 ක් වේ. විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වන නවක ශිෂ්‍යයන්ගේ නායකත්ව පුහුණු වැඩසටහන, අනුස්ථාපන වැඩසටහන් සහ " කවීතා" වැඩසටහන වෙනුවෙන් 2013 වසරේදී රු.බිලියන 204 ක් ආයෝජනය කර ඇත. විශ්වවිද්‍යාල සඳහා අමතර ශිෂ්‍ය පිරිසක් බඳවා ගැනීම සමඟ ඔවුන්ගේ නේවාසිකාගාර පහසුකම්වල ප්‍රමාණවත් නොවන බව හඳුනාගන්නා ලදී. ඒ අනුව, අමතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 24,000 කට නවාතැන් පහසුකම් සැලසිය හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව නේවාසිකාගාර සංකීර්ණ 60 ක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරන ලදී. මෙහි පලමු අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අවශ්‍ය අත්තිකාරම් ගෙවීම සඳහා 2013 වසරේදී රු.බිලියන 1,320 ක් ආයෝජනය කරන ලදී.

නිපුණතා සංවර්ධන අංශයේ පුහුණු වැඩසටහන්වල ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට මෙන්ම තාක්ෂණ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහාද 2013 වර්ෂයේදී රජයේ විශේෂ අවධානය යොමු විය. ආසියානු සංවර්ධන බැංකු ණය මත ක්‍රියාත්මක වන ප්‍රතිඵල මත පදනම්ව මුදල් සපයනු ලබන තාක්ෂණික හා වෘත්තීය පුහුණු (TVET) ආංශීය සංවර්ධන වැඩසටහන (2014-2020) 2013 වසරේදී සැලසුම් කරන ලදී. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය යටතේ ඊට අනුබද්ධිතව එක් එක් පළාත නියෝජනය වන පරිදි තාක්ෂණ විශ්වවිද්‍යාල 09 ක් සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කරන ලදී. මෙම පසුබිම තුළ මෙම අංශයට ඇතුළත් වූ ශිෂ්‍යයින් සංඛ්‍යාව 115,895 ක් වූ අතර, 2013 වර්ෂයේදී රු.බිලියන 9,701 ක් ආයෝජනය කර ඇත.

සෞඛ්‍යය

දේශීය වෛද්‍ය අංශයද ඇතුළුව සෞඛ්‍ය අංශය සඳහා ජාතික හා පළාත් මට්ටමින් රු.බිලියන 116 ක් ආයෝජනය කරන ලද අතර එය 2008 වසරට සාපේක්ෂව සියයට 76 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. රු.බිලියන 96.3 ක් වූ පුනරාවර්ථන වියදම සෞඛ්‍ය සඳහා වන මුළු වියදමින් සියයට 83 ක් ආවරණය කරන ලද අතර, ඉන් සියයට 40 ක පමණ වන සැලකිය යුතු කොටසක් සෞඛ්‍ය සේවකයන්ගේ පුද්ගල වියදම් ලෙස සැලකෙන පඩිනඩි, අතිකාල දීමනා හා අනෙකුත් දීමනා ගෙවීම සඳහා වැය කරන ලදී. පසුගිය වර්ෂ කිහිපය මුළුල්ලේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් සිදු කරන ලද පුළුල් ආයෝජනයන් හේතුවෙන් 2008 දී රු.3,277 ක් වූ ඒකපුද්ගල සෞඛ්‍ය වියදම 2013 දී රු.5,642 ක් දක්වා සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

දිවයින පුරා පිහිටි සෑම මට්ටමකම රෝහල් වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ද ඒවාට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ සැපයීම සඳහා ද 2013 වසරේ රු.බිලියන 19.4 ක් ආයෝජනය කරන ලද අතර දේශීය අරමුදල් පරිභෝජනයෙහි ද සතුටුදායක ප්‍රවණතාවයක් පෙන්නුම් කෙරේ. මහජනතාවගේ හදිසි සේවා අවශ්‍යතා සඳහා 2013 වසරේදී සියළු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ගිලන් රථ 336 ක් ලබාදීමට ද කටයුතු කරන ලදී.

පුනරාවර්තන වියදම් යටතේ ආහාර, නිල ඇඳුම්, පිරිසිදු කිරීමේ සේවා, විදුලිය, ජලය ආදී අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ වියදම් සැලකිය යුතු ඉහල යාමක් පෙන්නුම් කරන අතර සියළු රෝහල් සඳහා ඖෂධ හා ශල්‍ය වෛද්‍ය උපකරණ බාධාවකින් තොරව සැපයීම සඳහා වෛද්‍ය සැපයීම් වෙනුවෙන් 2008 දී රු.බිලියන 12.1 ක් වූ අයෝජනය, 2013 දී රු.බිලියන 27.2 දක්වා ඉහළ නංවන ලදී.

බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් ජන හා රෝග ව්‍යාප්ති සංක්‍රාමණය තුළින් ඇතිවන අහියෝගයන්ට මුහුණදීම සඳහා 2008 දී රු.බිලියන 1,168 වූ රෝග නිවාරණ සේවා සඳහා වූ ආයෝජනය 2013 දී රු.බිලියන 1,820 ක් දක්වා වර්ධනය විය. මීට අමතරව මාතෘ හා ළමා පෝෂණය ඉලක්ක කරගත් ජාතික පෝෂණ වැඩසටහන රු.බිලියන 1.46 ක ආයෝජනයක් සහිතව දිවයින පුරා ක්‍රියාත්මක කරමින් සෘජු ප්‍රතිලාභීන් 944,047 කට සේවා සැපයීය.

2013 වසර සඳහා දේශීය වෛද්‍ය අංශය වෙනුවෙන් රු.බිලියන 2.9 ක් ආයෝජනය කරමින් තවදුරටත් අනුග්‍රහය ලබාදෙන ලද අතර එය 2008 වසරට සාපේක්ෂව සතුටුදායක වර්ධනයක් පෙන්නුම් කරයි. පර්යේෂණ පහසුකම් ප්‍රවර්ධනය කිරීම හා ඔසු පැලෑටි සංරක්ෂණය කිරීම සඳහා වූ වැඩසටහන් තුළින් දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් තත්ත්වයන් වෙත ලඟා කරවීමට 2013 වසර තුළදී සැලකිය යුතු ප්‍රයත්නයක් දරන ලදී.

ක්‍රීඩා

2013 වසර ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් ලෙස ගෙන හැර දැක්විය හැකිය. ක්‍රීඩාව යනු සියල්ලන්ගේම ජීවිතවල ඒකාබද්ධතාවයෙහි කොටසක් වන අතර හුදු පදක්කම් දිනා ගැනීමක් දක්වා පමණක් එය ලඟ නොවේ. එමෙන්ම ක්‍රීඩාව යනු ශාරීරික සමබරතාවය හා ක්‍රීඩා ආර්ථිකය දෙසට යොමුවනු නිවැරදි ආකල්පමය ප්‍රවේශයක් නිර්මාණය කිරීමට දායක වන්නා වූ අන්තර් සම්බන්ධිත ක්ෂේත්‍රයක් වන්නේය. තවද මෙකී ක්‍රීඩා ආර්ථිකය තුළ ක්‍රීඩකයන් මෙන්ම පරිපාලකයින්ද ඉදිරියට ගෙන එමින් ඒ සඳහා දායකත්වය සැලසීමේ හැකියාවෙන් සමන්විත වූවකි. 2013 වර්ෂය තුළදී මෙවන් කරුණු රාශියක් ජනතාවට ඒත්තු ගැන්වීමට හැකියාව ලැබිණි.

ඒ අනුව ක්‍රීඩාව තුළින් ආර්ථික ප්‍රගමනයට දායකවිය හැකි ක්ෂේත්‍රයන් කිහිපයක් හඳුනාගත් අතර විදේශ විනිමය ඉපයිය හැකි දුනු විදීම, වෙඩිතැබීම, බිලියර්ඩ්, කුඩා නාවික යාත්‍රා පැදවීම (yachting) , දුෂ්කර ඇවිදීම (trekking) සහ පාපැදි වැනි විනෝද ක්‍රීඩා සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ගොඩනැගීමත් ශ්‍රී ලංකාවේ එම පහසුකම් සහ විනෝද ක්‍රීඩා අවස්ථාවන් පිළිබඳව ලොව පුරා ප්‍රචාරණය කිරීමත් සිදුකරනු ලැබීය. එමෙන්ම, කඳු තරණය, දළ රළ තරණය, මෝටර් රථ ධාවන තරඟ, පැරණුටි පිම් පැනීම ආදිය ත්‍රාසජනක ක්‍රීඩා ශ්‍රී ලංකාවේ තහවුරු කළ හැකි ක්‍රීඩා ලෙස හඳුනා ගන්නා ලදී. ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය සහ ආංශික සහයෝගීතාවය කෙරෙහි මනා අවධානයක් සහිත ක්‍රීඩා ක්ෂේත්‍රය ඉහත අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රුපියල් මිලියන 2,900 ක පමණ ආයෝජන සිදුකරන ලදී. පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ගොඩ නැගීමේ අරමුණු පෙරදැරිව සමස්ථ දිවයින ආවරණය වන පරිදි ක්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2013 වර්ෂයේදී රුපියල් මිලියන 1,000 ක් වැය කරන ලද අතර ඒ යටතේ පළාත් 8 ක සහ දිස්ත්‍රික්ක 14 ක ක්‍රීඩා සංකීර්ණ ගොඩනගන ලදී.

රුපියල් මිලියන 400 ක වියදමින් මේ වන විටත් ඉදිකරනු ලබන ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල එළඹෙන වසරේදී විවෘත කිරීමට නියමිතය. ටොරින්ටන් කෘතීම ක්‍රීඩා මංකීරු ව්‍යාපෘතිය සහ පාසල් ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතීන්හි කටයුතු කඩිනම් කරන ලද අතර 2013 වසරේදී එම ව්‍යාපෘතීන් සඳහා රුපියල් මිලියන 100 ක් වැය කරන ලදී. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ නවීකරණය සහ සංවර්ධන කටයුතු ද කඩිනම් කරන ලද අතර ඒ සඳහා 2013 වර්ෂයේදී රුපියල් මිලියන 325 ක් වැය කරන ලදී.

ක්‍රීඩා සංවර්ධනයේදී අවධානය යොමු වී ඇති උපායමාර්ගික අංශ ලෙස ජාතික ක්‍රීඩා සංගම් සවිබල ගැන්වීම, ග්‍රාමීය ක්‍රීඩා ක්‍රියාකාරකම් දිරිමත් කිරීම හා ග්‍රාමීය ජන කොටස් වෙත ජාත්‍යන්තරව පිළිගත් ක්‍රීඩා පහසුකම් සැපයීම හඳුනාගෙන ඇති අතර ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 550 ක් වැයකොට ඇත. එමෙන්ම, මෙම අරමුණු උදෙසා " ක්‍රීඩා ශක්ති" වැඩසටහන, යළි සකස් කිරීමේ ව්‍යාපෘතිය (re-engineering programme) සහ දිස්ත්‍රික් පුහුණු පහසුකම් සංවර්ධන වැඩසටහන මෙම වසරේදී ක්‍රියාත්මක කරන ලදී.

කම්කරු සබඳතාවය හා ඵලදායිතාවය

2013 වසරේදී මෙම ක්ෂේත්‍රයෙහි සමස්ත ආයෝජනය රු.මිලියන 2,500 ක් වූ අතර මෙය කම්කරු ක්ෂේත්‍රයේ විය පැහැදුම් සම්බන්ධ ඉතිහාසයෙහි ඉහළතම ආයෝජනය විය. උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව දිවයින පුරා නව දිස්ත්‍රික් කම්කරු කාර්යාල ඉදිකරන ලද අතර ඒ සඳහා 2013 දී රු.මිලියන 150 ක් වැය කරනු ලැබ ඇත. ජාතික කම්කරු උපදේශන සභාව ශක්තිමත් කිරීම සඳහා 2012 අයවැය යෝජනාව මගින් ආරම්භ කරන ලද කම්කරු ක්ෂේත්‍රය යළි සකස් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කම්කරු ඵලදායිතාවය ඉහළ නැංවීම උදෙසා රජය විසින් ජාතික කම්කරු උපදේශන සභාවේ කටයුතු කඩිනම් කරනු ලැබ ඇත.

රටේ ශ්‍රම බලකායෙහි උසස් ජීවන තත්ත්වය තහවුරු කරමින්, සේවක අයිතිවාසිකම්, කම්කරු සබඳතාවයන්හි සුරක්ෂිතතාවය වර්ධනය කිරීම, ඵලදායිතාව වැඩිදියුණු කිරීම, මිනිස් බලය ප්‍රවර්ධනය කිරීම තහවුරු කිරීම හා ශාඛස්ථ ශ්‍රම බලකායෙහි නිපුණතා ඉහළ නැංවීම වෙනුවෙන් රු.මිලියන 1,500 ක් ආයෝජනය කරනු ලැබ ඇත.

ආගම, කලාව හා සංස්කෘතිය

2013 වසරේ ආගම, කලාව හා සංස්කෘතිය යන ක්ෂේත්‍රවල මුළු ආයෝජනය රුපියල් මිලියන 1,692 ක් විය. ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂා කිරීම හා ආගම් විවිධත්වය ප්‍රවර්ධනය සඳහා මෙම ආයෝජනය සිදුකර ඇත.

මේ යටතේ පූජාභූමි සංවර්ධනය, දහම් අධ්‍යාපනය නැංවීම, සංස්කෘතික මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම, දිවයින පුරා වූ පුරාවිද්‍යාත්මක ස්ථාන ගවේෂණය හා සංරක්ෂණය කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදී ඇත. සංස්කෘතිකමය හා ආගමික විවිධත්වය ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වූ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. සියළු ආගම්වලට අයත් ආගමික ස්ථාන ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 570 ක් වියදම් කර ඇත. තවද සියළු ආගම්වල දහම් අධ්‍යාපනය නැංවීම සඳහා රුපියල් මිලියන 359 ක් වියදම් දරා ඇත. පූජාභූමි සංවර්ධනය යටතේ අස්ගිරිය මහනායක හිමියන්ගේ නිල ආරාමයද ඇතුළුව ප්‍රධාන පූජාභූමි වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 235 ක් වැය කර ඇත. 2013 වසරේදී ප්‍රාදේශීය මට්ටමින් ප්‍රසාංගික කලාව නැංවීම සඳහා සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම හා එම මධ්‍යස්ථානවල පුහුණු වැඩසටහන් සඳහා රුපියල් මිලියන 224 ක් වැය කර ඇති අතර නව සංස්කෘතික මධ්‍යස්ථාන 15 ක වැඩ නිමකර ඇත. පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය යටතේ රුපියල් මිලියන 124 ක් වැය කර පුරාවිද්‍යාත්මක ස්ථාන 10 ක් සංරක්ෂණය කර ඇත.

මූර්ත ආර්ථිකය

කෘෂිකර්ම ක්ෂේත්‍රය

මූර්ත ආර්ථිකය මූලික වශයෙන් ආහාර බෝග, වැවිලි බෝග, පශු සම්පත්, ධීවර හා ජලජ සම්පත්, වාරිමාර්ග, ඉඩම් හා ඉඩම් සංවර්ධන යන උප අංශ වලින් සමන්විත වේ. 2013 වර්ෂයේදී මූර්ත ආර්ථිකය වෙත මුළු වියදම රුපියල් බිලියන 116 ක් විය. එය 2012 වසරට සාපේක්ෂව සියයට 11.6 ක වර්ධනයකි. 2013 වර්ෂයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත කෙරුණු මුළු වියදමින් රුපියල් බිලියන 51.2 ක් වැයකර ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත සුළු පරිමාණ ගොවීන් සඳහා ඉහළ පරාසයක දිරිගැන්වීමක් ලබාදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඵලදායිතාවය සහ තරඟකාරීත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ලබාදෙන පොහොර සහනාධාරය වෙනුවෙනි. 2013 වර්ෂයේදී කෘෂිකාර්මික අංශය සඳහා වන රාජ්‍ය ආයෝජනය මූලික වශයෙන් බෝග නිෂ්පාදනය වැඩිදියුණු කිරීම, බීජ හා පැල නිෂ්පාදනය, බීජ සහතික කිරීමේ සේවා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙහි ඉලක්ක කර ඇත.

වී හා අනෙකුත් ආහාර බෝග

දළ දේශීය නිෂ්පාදනය වෙත දක්වන දායකත්වයේ ප්‍රතිශතයක් ලෙස විශාලතම උප අංශය වන ආහාර බෝග ක්ෂේත්‍රය සඳහා කෘෂිකාර්මික අංශය වෙත කෙරෙන ආයෝජනයන් ඉහළ ප්‍රමාණයක් වෙන් කෙරේ. බෝග සඳහා ලබාදෙන පොහොර සහනාධාරයට අමතරව පර්යේෂණ හා සංවර්ධන, ගුණාත්මක බීජ හා යෙදවුම් නිෂ්පාදනය හා බෙදාහැරීම, ව්‍යාප්තිය හා පුහුණු සේවා හා ඉඩම් සංවර්ධනය මෙම ආයෝජනයේ ප්‍රමුඛ අංශයන් වේ.

පශු සම්පත් ක්ෂේත්‍රය

2013 වර්ෂයේදී පශු සම්පත් ක්ෂේත්‍රය සඳහා වූ වියදම රු.මිලියන 2,428 කි. පශු සම්පත් ක්ෂේත්‍රයේ ආයෝජනය මගින් ඉලක්ක කර ඇති අභිජනනය සඳහා සතුන් පවත්වාගැනීම, ව්‍යාප්ති සේවා පුළුල් කිරීම, කිරි එකතු කිරීම හා සැකසුම් කටයුතු ප්‍රවර්ධනය මගින් පශු සම්පත් නිෂ්පාදන වලින් ස්වයංපෝෂිතවීම ඉලක්ක කර ඇති අතර ඉන් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය හා ආදායම් තත්වය නගා සිටුවීම අපේක්ෂා කෙරේ. පශු සම්පත් ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම මගින් සිය සංවර්ධන අභිමතාර්ථයන් මගින් අපේක්ෂිත ප්‍රතිලාභ සාධාරණව හා දිගුකාලීන වශයෙන් අත්පත් කර ගැනීමටත්, දේශීය පශු සම්පත් නිෂ්පාදනය වැඩිකර ගැනීමටත්, තරඟකාරී මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට නිෂ්පාදනය සැපයීමටත්, විශේෂයෙන්ම 2015 වන විට මුළු දේශීය කිරි ඉල්ලුමෙන් අවම වශයෙන් සියයට 50 ක් දක්වා හෝ දේශීය කිරි නිෂ්පාදනයක් බිහිකිරීමටත් අපේක්ෂා කෙරේ. තවද කුකුළු මස් නිෂ්පාදන දෙගුණ කිරීමටත්, දේශීය පශු සම්පත් නිෂ්පාදන ආනයනික නිෂ්පාදන හා සමඟ තරඟ කිරීමට සමත් ශක්තිමත් තත්වයක් ඇතිකර ගැනීමටත් අපේක්ෂා කෙරේ.

ධීවර ක්ෂේත්‍රය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය වියදම රු.මිලියන 2,268 ක් විය. 2013 දී කළ මුළු වියදමින් රුපියල් මිලියන 953 ක් පුනරාවර්ථන වියදම් සඳහා ද රුපියල් මිලියන 1,315 ක් ප්‍රාග්ධන වියදම් සඳහා ද වේ.

2013 වර්ෂයේ දී යටිතල පහසුකම් සංවර්ධනය සහ ජීවනෝපායයන් වැඩිදියුණු කිරීම තුළින් ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇත. 2013 වසර අවසාන වන විට වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 407,460 කි.

වාරිමාර්ග

වාරිමාර්ග යෝජනාක්‍රම සංවර්ධනය, ප්‍රතිසංස්කරණය හා නඩත්තුව සම්බන්ධයෙන් ජාතික සංවර්ධන සැලැස්මෙහි සුවිශේෂී වූ අවධානයක් යොමුකර ඇත. ඊට හේතුව ජාතික ආහාර සුරක්ෂිතතාවය සපුරා කිරීම සඳහාත්, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහාත් කෘෂිකාර්මික ගෘහස්ථ හා කර්මාන්ත කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන ජල ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පැවතීමයි. ඒ අනුව පසුගිය වර්ෂයන්හිදී වාරි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා වෙන්කරන ලද මූල්‍ය ප්‍රතිපාදනයන්හි සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරයි. 2013 වර්ෂයේදී මේ සඳහා වැය කරන ලද මුදල රුපියල් බිලියන 33 ක් වන අතර ඉන් රුපියල් බිලියන 30 ක ආයෝජන වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මගින් වෙන්කර ඇත. මීට අමතරව පළාත් සභා ද ඇතුළත්ව අනෙකුත් අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු මගින්ද මෙම ක්ෂේත්‍රයේ උත්තනිය උදෙසා ආයෝජනයන් සිදුකර ඇත.

වාරිමාර්ග ක්ෂේත්‍රය සඳහා කරනු ලබන ආයෝජනයන් මෙයට අමතරව ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වාසස්ථාන අභිවෘද්ධි වන පුද්ගලයින් නැවත පදිංචි කිරීමට අදාළ පහසුකම් සැපයීම සඳහාත් ඊට අදාළ මාර්ග හා ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහාත් යෙදවේ. මෑත කාලීනව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් රඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතිය 2013 වර්ෂයේදී නිමකර ඇති අතර ඒ සඳහා දරන ලද වියදම රුපියල් මිලියන 3,970 කි. ඊට අමතරව දැදුරුඔය හා වෙහෙරගල ජලාශ ව්‍යාපෘති 2014 වර්ෂයේදී නිම කිරීමට කටයුතු කරමින් පවතී. දැනට ක්‍රියාත්මක වන සියළු වාරිමාර්ග ක්‍රම මගින් පොදුවේ දකුණ, උතුරු නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්හි ජල අවශ්‍යතාවය සපුරාලීමට හැකියාව ලැබෙනු ඇත.

යටිතල පහසුකම් සංවර්ධනය

මහා මාර්ග

මාර්ග අංශය සඳහා කරන ආයෝජනය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වේ. මාර්ග සංවර්ධනය සඳහා වන වියදම 2012 දී රුපියල් බිලියන 155.5 ක් වූ අතර එය 2013 දී රුපියල් බිලියන 159 දක්වා වැඩිවී ඇත. රජය මගින් මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණය කිරීම හා වැඩිදියුණු කිරීමට ප්‍රමුඛතාවය දෙනු ලබන අතර අධිවේගී මාර්ග හා මහාමාර්ග සංවර්ධනය සඳහා ද වැඩිවශයෙන් ආයෝජනය කර ඇත.

2013 වර්ෂයේදී අධිවේගී මාර්ග සඳහා රුපියල් බිලියන 36 ක් ද මහාමාර්ග සඳහා රුපියල් බිලියන 53 ක් ද ආයෝජනය කර තිබේ. එයින් අධිවේගී මාර්ග සඳහා වන රුපියල් බිලියන 31 සහ මහාමාර්ග සඳහා වන රුපියල් බිලියන 39 විදේශ මූල්‍යකරණය මගින් සිදුකර තිබේ. දේශීය අරමුදල් ප්‍රධාන වශයෙන් මාර්ග හා පාලම් නඩත්තුව සහ වැඩිදියුණු කිරීම සඳහා යොදාගෙන තිබේ. 2013 වර්ෂයේදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම වැදගත් සංධිස්ථානයක් වන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා එම වර්ෂයේ පමණක් රුපියල් බිලියන 10.5 ක් වැයකර ඇත.

මීට අමතරව මාර්ග ජාලය වැඩිදියුණුව සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන අතර, එවැනි ව්‍යාපෘතියක් වන මාර්ග පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2013 වර්ෂයේදී රුපියල් බිලියන 22 ක් වැයකර තිබේ. පාලම් හා ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 5.6 ක් වැය කර ඇත. එහිදී කුමෝපායිකව වැදගත්වන වේයන්ගොඩ ගුවන් පාලම විවෘත කිරීම සැලකිය යුතු සිදුවීමක් වන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා පමණක් රුපියල් බිලියන 1.4 ක් වියදම් කර තිබේ. මෙයට අමතරව මඩකලපු කලපුවට ඉහලින් ඉදිවන මන්මුනෙයි පාලම සඳහා රුපියල් මිලියන 850 ක් වැය කර තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පාලම් 5 ක් ඇතුළුව තවත් පාලම් 51 ක් ඉදිකිරීම සඳහා බිලියන 1.2 ක් වැයකර තිබේ.

ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය ඉලක්ක කරගත් මඟනැගුම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් යටතේ 2013 වර්ෂයේදී රුපියල් බිලියන 4.5 ක් වැයවූ අතර කි.මී. 639 ක දුර ප්‍රමාණයක් සංවර්ධනය කර ඇත.

බලශක්ති ප්‍රභවයන්

විශේෂයෙන් රට තුළ දැනටමත් සිදුව ඇති සීග්‍ර ආර්ථික සංවර්ධනය සැලකිල්ලට ගනිමින්, දිනෙන් දින ඉහළ යන රටේ විදුලිබල හා ඛනිජ තෙල් අවශ්‍යතාවය සපුරාලීම සඳහා රජය විසින් 2013

වර්ෂයේදී රුපියල් මිලියන 21,123 ක් බලශක්ති ක්ෂේත්‍රය තුළ ආයෝජනය කර ඇත. මීට අදාළව විදුලිබල උත්පාදනය වෙනුවෙන් රුපියල් මිලියන 3,639 ක් ද, විදුලි සම්ප්‍රේෂණය සඳහා රුපියල් මිලියන 5,782 ක් සහ විදුලිබල බෙදාහැරීම වෙනුවෙන් රුපියල් මිලියන 10,684 ක් වශයෙන් ආයෝජනය කර තිබේ. එසේම, තවත් රුපියල් මිලියන 124 ක් බණිජතෙල් කර්මාන්තය සඳහා ද වැය කර ඇත. 2016 වන විට " සැමට විදුලිය ලබාදීම" යන ඉලක්කය තහවුරු කරමින් 2013 වර්ෂයේදී රටේ විදුලිබල ප්‍රවේශ මට්ටම සියයට 96 ක මට්ටම දක්වා ලගාවීමට හැකිව තිබේ. ඒ අනුව සියයට සියය දක්වා වන විදුලිබල සැපයුමක් ලබාදීමේ ඉලක්ක ළඟා කරගනිමින් පවතින බැවින් වර්තමානයේ පිවිතුරු හා සුනිත්‍ය බලශක්තිය දෙසට වැඩි නැඹුරුතාවක් යොමු කර ඇත.

ප්‍රවාහන

පොදු මගී හා පෞද්ගලික බස් රථ ප්‍රවාහනය සහ දුම්රිය ප්‍රවාහනය වැඩිදියුණු කිරීම උදෙසා 2013 වර්ෂයේදී රු.බිලියන 45.1 ආයෝජනයක් කරනු ලැබීය. මෙම මුළු වියදමින් රු.බිලියන 38.1 ක් දුම්රිය ප්‍රවාහනය වැඩිදියුණුවට අදාළ වූ අතර ඉතිරි රු.බිලියන 7 පොදු හා පෞද්ගලික බස් මගී ප්‍රවාහනය සඳහා ආයෝජනය කරනු ලැබීය. ග්‍රාමීය ප්‍රදේශවල මගී ප්‍රවාහනය අරමුණු කර ගනිමින් ග්‍රාමීය බස් රථ ඇතිය වැඩිකිරීම සඳහා 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත නව බස් රථ 289 ක් මිලදී ගත් අතර, අධිවේගී මාර්ගවල මගීන් සඳහාද ගුණාත්මක ප්‍රවාහන සේවයක් සැලසීම අරමුණු කරගනිමින් සුබෝපහෝගී බස් රථ මිලදී ගනු ලැබීය. පෞද්ගලික මගී ප්‍රවාහනය කාර්යක්ෂම ලෙස වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් පෞද්ගලික බස් රථ සඳහා ගාස්තු අය කිරීමේදී පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දෙනු ලැබූ අතර පොදු ප්‍රවාහනය හා පෞද්ගලික බස් රථ හිමියන් සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක්ද හඳුන්වා දෙනු ලැබීය. 2013 වර්ෂයේදී පාසල් සිසුන්ගේ ප්‍රවාහනය සඳහා වූ සීසු සැරිය වැඩසටහන සියයට 20 කින් වර්ධනය විය. එසේම 2012 වර්ෂයේදී සීසුන් සඳහා වූ වාරප්‍රවේශපත්‍ර වෙනුවෙන් දැරූ වියදම වන රු.මිලියන 1,200, 2013 වර්ෂයේදී රු.මිලියන 1,430 දක්වා සියයට 16 කින් වර්ධනය වී ඇත.

2013 වර්ෂයේදී දුම්රිය ප්‍රවාහනය වෙනුවෙන් දරනු ලැබූ ආයෝජනයෙන් වැඩි ප්‍රමාණයක් උතුරු දුම්රිය මාර්ගය නැවත සකස් කිරීම කෙරෙහි යොමු විය. මැදවව්විය-මඩු දුම්රිය මාර්ගය හා ඕමන්ත-පලෙයි දුම්රිය මාර්ග 2013 වර්ෂයේදී සාදා නිමකරනු ලැබීය. එයට අමතරව එම වර්ෂයේදී මෙම දුම්රිය මාර්ගයන්හි සංඥා හා සන්නිවේදන පද්ධතියද සාදා නිමකර ඇති අතර, 2013 වර්ෂයේදී මෙම මාර්ග වල ගමනාගමනය ආරම්භ කර ඇත.

පොදු පහසුකම්

ජල සම්පාදන හා ජලාපවහන ක්ෂේත්‍රය

ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවගේ පිරිසිදු පානීය ජලය සඳහා වන අයිතිය සුරක්ෂිත කරන අතරම ආර්ථිකය අනෙකුත් අංශයන් වෙතින් කෙරෙන ජල ඉල්ලුම සපුරාලීමයි. රජය විසින් ජලසම්පාදන ක්ෂේත්‍රය සඳහා වන වාර්ෂික ආයෝජනය ක්‍රමිකව වැඩි කරන අතර රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුළ දක්වා ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා 2008-2013 කාල පරිච්ඡේදය තුළ රුපියල් බිලියන 246 ක් වැය කර ඇත.

2013 දී වාර්ෂික ආයෝජනය රුපියල් බිලියන 25.8 කි. ප්‍රධාන ආයෝජන ක්ෂේත්‍රයන් අතර මහාපරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති, සංවර්ධනය වන කුඩා නගර ජලසම්පාදන ව්‍යාපෘති ජලසම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රජාව බලගැන්වීම හා මලාපවහන ව්‍යාපෘති වේ. 2013 දී නල ජල සම්බන්ධතා සහිත නිවාස සංඛ්‍යාව මුළු නිවාස සංඛ්‍යාවෙන් සියයට 43.7 ක් දක්වා ඉහල ගිය අතර, ඒ සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නව ජල සම්බන්ධතා 140,084 ක් 2013 දී ලබාදී ඇත. එය මුළු ජලනල සම්බන්ධතාවල ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සියයට 8.2 ක් වේ. මීට අමතරව සංවර්ධනය වන කුඩා නගරවල වැඩිවන පිරිසිදු පානීය ජල ඉල්ලුම සපුරාලීම සඳහා මධ්‍යම පරිමාණ ජල නල සම්පාදන යෝජනා ක්‍රම ඉදිකර ඇත. පිරිසිදු පානීය ජලය සඳහා ප්‍රවේශයකින් තොරව ජීවත්වන මුළු ජනගහනයෙන් වැඩි කොටසක් ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන නිසා එම ප්‍රදේශවල පිරිසිදු පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ජලසම්පාදන යෝජනා ක්‍රම කීපයක් ඉදිකිරීම ආරම්භ කර ඇත.

2013 වසරේදී නව මලාපවහන සබඳතා 300 ක් ලබාදී ඇති අතර එමනිසා වසර අග වන විට මුළු නල මලාපවහන පද්ධති සංඛ්‍යාව 14,577 ක් ලෙස දැක්වේ. 2013 වර්ෂයේදී රුපියල් මිලියන 1.9 ක් නල මලාපවහන පද්ධතින් ඉදිකිරීම වෙනුවෙන් ආයෝජනය කර ඇත.

නිවාස

2013 වර්ෂය සඳහා නිවාස අංශයෙහි මුළු වියදම රු.මිලියන 2,377.3 කි. එමගින් වර්ෂය පුරා ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන වැඩසහන් වූයේ එක්සත් ජාතීන්ගේ වාසස්ථාන වැඩසටහන, සහාධිපත්‍ය ග්‍රාමීය නිවාස ණය වැඩසටහන, ජනසෙවන විසිරි ණය වැඩසටහන සහ නුපවෙල මලපවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම වේ. භාණ්ඩාගාර අරමුදල් හරහා ණයදීම මගින් 2013 වර්ෂය අවසන් වන විට නිවාස 4,029 ක් සම්පූර්ණ කරන ලද අතර, නිවාස 2,948 ක් ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

රාජ්‍ය බැංකු අරමුදල් , ආයතනික ඉපැයීම් සහ සෙවන ලොකරැයි අරමුදල මගින් 2013 වර්ෂය තුළ රු.මිලියන 5,093 ක් ලබාදී ඇත. එම ආයෝජන තුළින් නිවාස 17,073 ක් සම්පූර්ණ කරන ලද අතර නිවාස 16,162 ක ඉදිකිරීම් ආරම්භ කරන ලදී. "නගමු පුරවර වැඩසටහන" යටතේ නාගරික නිවාස යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කරන ලද අතර ඒ සඳහා වූ වියදම රු.මිලියන 600 කි. ඊට අමතරව නිවාස යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා ආයතනික ඉපැයීම් මගින් රු.මිලියන 10.9 ක් භාවිතා කරන ලදී.

තැපැල් හා විදුලි සංදේශ

රජය විසින් 2013 වර්ෂයේදී මෙම අංශය සඳහා රු.බිලියන 10.2 ක් ආයෝජනය කර ඇති අතර එය 2012 වර්ෂයේදී ආයෝජනය කරන ලද රු.බිලියන 9.1 ට සාපේක්ෂව සියයට 12 කට වඩා වැඩිවීමකි. මෙම අරමුදල් ප්‍රධාන වශයෙන් රටේ තැපැල් සේවා සංවර්ධනය සඳහා යොදවා ඇත. ඒ අතරම අවම මිලක් යටතේ ගුණාත්මක තැපැල් සේවාවක් සහතික කිරීම අරමුණු කර ගනිමින් දිවයිනේ සියළු තැපැල් කාර්යාල සම්බන්ධ වන පරිදි තැපැල් ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් කරගෙන යනු ලබයි. ඊට අමතරව 2012 වර්ෂයේදී තැපැල් අංශයේ පැවති රු.මිලියන 3,306 ක් වූ මෙහෙයුම් අලාභය 2013 වර්ෂයේදී රු.මිලියන 2,866 දක්වා සියයට 13 කින් අඩුකර ගැනීමට හැකි විය.

කාලීන වශයෙන් තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය තොරතුරු සම්බන්ධ ව්‍යාපෘති කරගෙන යාමේදී උදාහරණ වශයෙන් පාසල් පරිගණක විද්‍යාගාර ඉදිකිරීම, නැණසල මධ්‍යස්ථාන තුළින් ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය 2016 වන විට සියයට 75 දක්වා වැඩිකිරීමට හැකිවනු ඇත. රජය මෙම අංශය සඳහා රු.මිලියන 963 ක් ආයෝජනය කර ඇති අතර එය 2012 වර්ෂයේදී ආයෝජනය කරන ලද රු.මිලියන 521 ට සාපේක්ෂව සියයට 85 ක වැඩිවීමකි.

ග්‍රාමීය සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය

මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමත් සමගම ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ යටිතල පහසුකම් සංවර්ධනය හා නගාසිටුවීමේ ජාතික මට්ටමේ ක්‍රමෝපායන් හඳුනා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව විසින් හඳුනා ගෙන ඇත. ඒ අනුව, පසුගිය වර්ෂයන් වලදී මෙන්ම 2013 වර්ෂයේදී ද වැඩි අරමුදල් ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රය සඳහා වියදම් කර ඇත. 2013 වර්ෂයේදී මෙම අංශයේ මුළු ආයෝජනය රු.බිලියන 69.70 කි. මෙයින් රු.බිලියන 42.33 ක වියදමක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දරා ඇති අතර, ඉතිරිය අනෙකුත් අමාත්‍යාංශ හා පළාත් සභාවන්, ආයතන විසින් දරා ඇත. වසරේ ආයෝජන අවස්ථා සඳහා ප්‍රමුඛත්වය ලබාදීම දෙස බැලීමේදී ග්‍රාමීය හා ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය හා පුනරුත්ථාපනය, සුළු වාරිමාර්ග, පානීය ජල සැපයුම හා සනීපාරක්ෂාව, නිවාස හා විදුලිය මෙන්ම ජීවනෝපාය සංවර්ධන මූලාරම්භයන් ඇති කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඇත.

දිවිනැගුම, ගමනැගුම හා පුරනැගුම ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා අනුව හඳුනා ගත් ප්‍රධාන සංවර්ධන වැඩසටහන් වශයෙන් හැඳින්විය හැකිය. දිවිනැගුම වැඩසටහන තුළින් සවිබල ගැන්වූ ගෘහ ආර්ථිකයක් හා නිරෝගීමත් ජීවන රටාවක් සහිත පවුල් ඒකක බිහිකර ඇත. මෙම වැඩසටහන යටතේ 2013 වර්ෂයේදී රු.මිලියන 1,519 ක වියදමින් ගෘහ ආර්ථික ඒකක මිලියන 2.5 ක් සවිබල ගන්වා ඇත. " එක ගමට එක ව්‍යාපෘතියක් " ක්‍රමෝපාය ගමනැගුම වැඩසටහන යටතේ හඳුන්වා දෙමින් ග්‍රාමීය මට්ටමේ ආර්ථික ක්‍රියාකාරකම් තුළින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කර ග්‍රාමීය ජනතාවට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ ලබාදීම ඉලක්ක කර ඇති අතර, ඒ සඳහා රු.මිලියන 5,413 ක් වැය කර ඇත. පුර නැගුම වැඩසටහන යටතේ නගර සංවර්ධනය තුළින් ග්‍රාමීය හා නාගරික ජනතාවගේ

පහසුකම් සැපයීම සඳහා ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. ඒ සඳහා වැය කරන ලද මුදල රු.මිලියන 744.5 කි.

මෙම ප්‍රධාන සංවර්ධන මූලාරම්භයන් හැරුණු විට, යුද ගැටුම් පැවති ප්‍රදේශයන්හි බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කරගෙන යාම සඳහාත්, ගැටුම්වලින් හානියට පත් ප්‍රදේශ වල පරිසර සුරක්ෂිතතාවය සඳහාත්, පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම හා යුද ගැටුම් පැවති ප්‍රදේශ සංවර්ධනය කිරීමේ ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ද, නැවත පදිංචි කිරීමේ කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා ද රු.මිලියන 6.2 ක මුදලක් විදේශීය ප්‍රදානයන් හා තාක්ෂණික සේවා සැපයීම ද ඇතුළුව දරා ඇත.

රාජ්‍ය ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව

රාජ්‍ය ආරක්ෂාව හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරකම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය (2013.08.16 සිට) යටතේ ක්‍රියාත්මක කර ඇත. 2013 වර්ෂයේදී මෙම අංශය සඳහා වූ සමස්ථ වියදම රුපියල් බිලියන 267.4 ක් වන අතර, ඉන් රුපියල් බිලියන 247 ක් පුනරාවර්ථන වියදම් සඳහා වූ අතර රුපියල් බිලියන 26.4 ක් ප්‍රාග්ධන වියදම් සඳහා විය. මුළු වියදමින් රුපියල් බිලියන 244.3 ක් ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය සඳහා වූ අතර, රුපියල් බිලියන 23.1 ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව යන අමාත්‍යාංශ දෙකෙහි පරිපාලන සහ සංවර්ධන වියදම් සඳහා වේ. පුනරාවර්ථන වියදමින් විශාලතම ප්‍රතිශතය එනම් සියයට 70.24 ත්‍රිවිධ හමුදාවල සහ ශ්‍රී ලංකා පොලීසියේ පුද්ගල පඩිනඩි සඳහා වේ. ඉතිරි වියදම වන රුපියල් බිලියන 71.72 ක් එනම් පුනරාවර්ථන වියදමින් සියයට 29.76 ක් ගමන් වියදම්, ඉන්ධන, වෛද්‍ය සැපයීම්, ආහාරපාන සහ නිල ඇඳුම් සහ නඩත්තු වියදම් සඳහා ලබාදී ඇත. ප්‍රාග්ධන වියදම වූ රුපියල් බිලියන 26.4 ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි, වාහන සහ යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීම නියමිත කාලසීමාව තුළදී සිදුකළ යුතු වූ යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ නඩත්තු කටයුතු සඳහා විය.

නීතිය බලාත්මක කිරීම

2013 වර්ෂය තුළ නීතිය හා යුක්තිය බලාත්මක කිරීම යන අංශයන් තුළ වඩාත් ඵලදායී හා කාර්යක්ෂම පරිපාලන ක්‍රමයක් තහවුරු කිරීම සඳහා අධිකරණ අංශය තුළින් වැයවූ සමස්ථ වියදම රු.මිලියන 5,937.3 කි. එම වියදමින් රු.මිලියන 4,508.3 ක් පුනරාවර්ථන වියදම් සඳහා වූ අතර රු.මිලියන 1,429 ක් ප්‍රාග්ධන වියදම් සඳහා විය. එය 2012 වර්ෂයේ වියදම් අගයන් සමඟ සැසඳීමේදී පිලිවෙලින් සියයට 15 කින් හා සියයට 55 කින් ඉහළ යාමකි. ප්‍රාග්ධන වියදමෙන් වැඩි ප්‍රමාණයක් එනම් සියයට 55 කට ආසන්න ප්‍රතිශතයක් උසාවි සංකීර්ණ, විනිසුරු නිල නිවාස ඉදිකිරීම්, ඉඩම් අත්පත්කර ගැනීම් ආදී ඉදිකිරීම් සංවර්ධන කටයුතු සඳහා වැයවී ඇත.

තවද 2013 වර්ෂය සඳහා වූ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදමින් රු.මිලියන 52 ක ප්‍රමාණයක් මානව සම්පත් සංවර්ධන කටයුතු සඳහා වැයවූ අතර එමගින් විනිසුරුවරුන් (ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් හැර) හා විනිසුරුවරුන් නොවන අනෙකුත් නිලධාරීන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා කටයුතු වර්ධනය කිරීමේ කටයුතු සිදුවී ඇත.

නීතිය බලාත්මක කිරීම මගින් නීතිගරුක සමාජයක් බිහිකිරීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේද සැලකිය යුතු දායකත්වයක් ලැබී ඇති අතර ඒ සඳහා 2013 වර්ෂය තුළ වැයවූ සමස්ථ වියදම රු.මිලියන 4,952.2 කි. ඉන් රු.මිලියන 4,156.8 ක් පුනරාවර්තන වියදම් හා රු.මිලියන 795.4 ක් ප්‍රාග්ධන වියදම් වූ අතර එය 2012 වර්ෂය හා සසඳන කල පිලිවෙලින් සියයට 15 ක හා සියයට 89 ක ඉහළ යාමකි.

2013 වර්ෂය තුළින් සංවර්ධන ව්‍යාපෘති අතර නොමඟ ගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ වැඩසටහන සඳහා ප්‍රධාන ස්ථානයක් හිමිවූ අතර, 2013 වර්ෂය තුළ ඒ සඳහා වූ සමස්ථ වියදම රු.මිලියන 149.1 කි. මෙමගින් නොමඟ ගිය එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් එම සංවිධාන වලින් මුදවා ගෙන සාර්ථක පුනරුත්ථාපන වැඩපිලිවෙලක් මගින් ඔවුන් තුළ සුබවාදී ආකල්ප, කුසලතා හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීම සිදු විය. මීට අමතරව ප්‍රාග්ධන වියදමින් රු.මිලියන 386 ක් බන්ධනාගාර මූලස්ථාන ඉදිකිරීම් කටයුතු හා බන්ධනාගාර විතැන් කිරීමේ ව්‍යාපෘති සඳහා වැයවී ඇත. මෙමගින් ඉතා ජනාකීර්ණ හා වාණිජමය වශයෙන් සිහුයෙන් සංවර්ධනය වන නාගරික

ප්‍රදේශවල ස්ථාපිත බන්ධනාගාර නගරයෙන් බැහැර ප්‍රදේශවලට විතැන් කිරීමේ කටයුතු සිදුවූ අතර ඒ අනුව 2013 වර්ෂය තුළ බෝගම්බර බන්ධනාගාරය පල්ලෙකැලේ ප්‍රදේශයටත් තංගල්ල බන්ධනාගාරය අගුණකොලපැලැස්ස ප්‍රදේශයටත්, මාතර බන්ධනාගාරය පිටබැද්දර ප්‍රදේශයටත් ගෙනයාමට කටයුතු කිරීම සිදුවිය. මීට අමතරව කොළඹ බන්ධනාගාර මහර, වටරැක හා කළුතර බන්ධනාගාර තුලට ගෙනයාමට අවශ්‍ය කටයුතු ද සිදුකෙරෙමින් පවතී.

සමාජ ආරක්ෂණය

2013 වර්ෂයේදී සමාජ ආරක්ෂණය සහ සුභසාධන කටයුතු සඳහා දළ වශයෙන් රු.බිලියන 169 ක් පමණ ආයෝජනය කර ඇත. මේ යටතේ සමාජ ආරක්ෂණය හා සමාජ ආරක්ෂණ ජාලයන් සහ සමාජ සේවා කටයුතු අයත්වේ. අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටියන්, ආබාධිතයන්, අනාථ කාන්තාවන් සහ ළමුන් සඳහා සුභසාධනය සහ ආරක්ෂාව ලබාදීම අරමුණු කර ගනිමින් රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා මගින් විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. සමාජ ආරක්ෂණය සඳහා වූ මුළු ආයෝජනයෙන් රු.මිලියන 16,527 ක් සමෘද්ධි සහනාධාර, ආපදා සහනාධාර, ආබාධිතයන් සඳහා සහනාධාර, වැඩිහිටි සහනාධාර සහ අවතැන්වූවන් සඳහා සහනාධාර වශයෙන් වැයකර ඇත.

කර්මාන්ත

කර්මාන්ත අංශයේ සංවර්ධනය සඳහා 2013 වර්ෂයේ රාජ්‍ය වියදම රු.බිලියන 4.8 කි. එම ආයෝජනයන් මන්නාරම, මතුගම සහ ත්‍රිකුණාමලය කර්මාන්ත පුරවල යටිතල පහසුකම් සංවර්ධනය, අත්යන්ත්‍ර ඇඟලුම් කර්මාන්ත පිහිටුවීම, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කර ඇත.

සේවා

සංචාරක, වෙළඳ සහ සමූපකාර යන අංශ වලින් සේවා අංශය සමන්විත වේ. මෙම අංශ සඳහා 2013 වර්ෂයේ රාජ්‍ය ආයෝජන රු.බිලියන 3.4 කි. පාරිභෝගික ආරක්ෂණයත් තහවුරු කරන අතරම ආහාර බෙදාහැරීම ශක්තිමත් කිරීම සඳහා ලක් සතොස වෙළඳපොල 19 ක් පිහිටුවීම සහ ලක් සතොස ශාඛා 47 ක් ප්‍රධාන කාර්යාලය හා ජාලගත කිරීම 2013 වර්ෂයේදී සිදුකරන ලදී. එසේම ආර්ථික මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලදී.

විද්‍යා , තාක්ෂණ , පර්යේෂණ හා සංවර්ධනය

පර්යේෂණ, කාර්මික, කෘෂිකාර්මික, වාරිමාර්ග, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය , ජලජ සම්පත්, වැවිලි පරිසර හා ආපදා කළමනාකරණ යනාදී අංශයන්හි තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍ර ආවරණය කරමින් එම ක්ෂේත්‍රය තුළ රු.බිලියන 11 ක ආයෝජනයක් සිදු කරන ලදී. ජාතික නැණෝ තාක්ෂණ මූලපිරිමි - ස්ලින්ටෙක්, බහුකාර්ය ගැමා විකිරණ වැඩසටහන යනාදී ව්‍යාපෘති නිමාකිරීමේ අවසන් අධියර වෙත ලඟා වී ඇති අතර 2013 වසරේදී රු.මිලියන 800 ක් වියදම් කර ඇත. කෘෂි ආහාර ව්‍යාපෘතියද කඩිනම් කරන ලද අතර එය මෙම වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා රු.මිලියන 125 ක් වැය කර තිබේ. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, විද්‍යා ප්‍රවර්ධනය නව සොයා ගැනීම් හා නව්‍යකරණය වැඩිකිරීම, ජාතික ආර්ථිකයේ සංවර්ධන ප්‍රමුඛතා හා සමගාමීව මූලික පර්යේෂණ හා ඉහළ තාක්ෂණ හුවමාරු ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

රාජ්‍ය සේවා සැපයීම

රජයේ සංවර්ධන උපාය මාර්ගයන්ගේ කේන්ද්‍රස්ථානය වශයෙන් ක්‍රියාත්මකවීම සහ ජාතික ආරක්ෂාව අධ්‍යාපනය, සෞඛ්‍ය සමාජීය සේවා හා ගම කේන්ද්‍රගත සංවර්ධනය ඒකාබද්ධ කරමින් සහ එම සේවා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා 2013 වසර වෙනුවෙන් රු.බිලියන 71.8 ක් සලසා දී තිබේ. එම සම්පූර්ණ මුදලින් රු.බිලියන 46.1 ක් මධ්‍යම රජයේ සේවා සැපයීම

වෙනුවෙන් හා තවත් රු.බිලියන 25.7 ක මුදලක් ප්‍රධාන වශයෙන්ම වැටුප් ගෙවීම ඇතුළු වෙනත් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් රජයේ දායකත්වයක් ලෙස පළාත් සභාවලට ලබාදී ඇත.

සියළු රාජ්‍ය සේවකයන්ට බලපාන පරිදි (විශ්‍රාම වැටුපට හිමිකම් නොලබන) විශේෂ දීමනා වැඩිකිරීම, ජීවන වියදම් දීමනාව වැඩිකිරීම, වැටුප් වැඩිවන ලෙස සිදුකරනු ලැබූ වැටුප් විෂමතා නිවැරදි කිරීම, හා විශේෂයෙන් උපාධිධාරීන් ඇතුළුව විවිධ සේවා කාණ්ඩ සඳහා බඳවාගැනීම් හේතුවෙන්, රජයේ පුනරාවර්තන වියදම රු.බිලියන 59.3 දක්වා සියයට 15.9 කින් 2012 ට සාපේක්ෂව වැඩිවිය.

රජයේ කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම, රාජ්‍ය නිලධාරී නිල නිවාස, ආයතනික ධාරිතා වර්ධනය රජයේ සියළුම මට්ටම්වල නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා පරිගණක භාවිතය වැඩිකිරීම හා තොරතුරු තාක්ෂණ දැනුම තවදුරටත් වර්ධනය කිරීම ජාතික හා පළාත් මට්ටමින් ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීම යනාදී කටයුතු සඳහා රු.බිලියන 12.5 ක් විවිධ අංශ යටතේ ආයෝජනය කර ඇත.

ජාතික හා පළාත් මට්ටමේ රාජ්‍ය සේවා කටයුතු, මනා පරිපාලනයක් යටතේ වඩාත් නීතිගත අයුරින් පවත්වා ගැනීමට පහසුකම් සැලසීම, යහපාලනය සඳහා වන මාර්ගයන් හා මහජනයා කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය මනාව පවත්වාගෙන යාම සඳහා මෙම ආයෝජන හේතු විය.

පරිසරය

පරිසර (වනාන්තර හා වනජීවී) සංරක්ෂණය සඳහා 2013 වර්ෂයේ මුළු ආයෝජනය රු.මිලියන 4,005 කි. එය 2012 වර්ෂයට සාපේක්ෂව සියයට 19 ක වැඩිවීමකි. 2013 වර්ෂයේ මුළු වියදමෙන් රු.මිලියන 2,179 ක් පුනරාවර්තන වියදම් වූ අතර, 1,876 ක් ප්‍රාග්ධන වියදම් විය.

පරිසර අමාත්‍යාංශය යටතේ ප්‍රාග්ධන වියදම් පරිසර සංරක්ෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර දූෂණය පාලනය කිරීම යන ප්‍රතිපත්ති අංශ 03 ක් යටතේ සිදු කරන ලදී. මේ අනුව, පරිසර සංරක්ෂණය සඳහා රු.මිලියන 662 ක්, අපද්‍රව්‍ය කළමනාකරණය යටතේ රු.මිලියන 395 ක් සහ පරිසර දූෂණය පාලනය කිරීම යටතේ රු.මිලියන 19 ක් වැය කර ඇත. ඊට අමතරව පරිසර අමාත්‍යාංශය යටතේ වන ආයතන සඳහා ආයතනික වියදම් සහ මාරු කිරීම් පිළිවෙලින් රු.මිලියන 31 ක් සහ රු.මිලියන 152 ක් විය.

වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ මුළු ප්‍රාග්ධන වියදම් රු.මිලියන 469 කි. ඉන් රු.මිලියන 63.5 ක් ආයතනික වියදම් වූ අතර, රු.මිලියන 405.5 ක් වනජීවී සංරක්ෂණය සඳහා වැය කර ඇත.

වගුව 2.3 : ආංශීය වශයෙන් මූලධන හා පුනරාවර්තන වියදම් - 2013

රු.මිලියන

අංශය	2013 ඇස්තමේන්තුව			2013 සත්‍ය					%
	පුනරාවර්තන	මූලධන	එකතුව	පුනරාවර්තන	%	මූලධන	%	එකතුව	
මානව සම්පත් සංවර්ධනය	223,822	62,847	286,669	219,925	98	49,608	79	269,533	94
ප්‍රවාහන	20,239	200,926	221,165	19,574	97	194,104	97	213,678	97
විදුලිය හා බලශක්ති	1,245	28,090	29,335	821	66	20,684	74	21,505	73
වාරිමාර්ග	3,598	42,210	45,808	3,478	97	31,044	74	34,522	75
ජල හා සනීපාරක්ෂණ	188	34,814	35,002	187	99	25,931	74	26,118	75
නිවාස හා නාගරික සංවර්ධන	751	11,955	12,706	715	94	3,318	64	4,026	68

ග්‍රාමීය සංවර්ධනය	14,490	62,893	77,383	14,121	97	55,669	89	69,790	90
ජාතික ආරක්ෂාව හා නීතිය බලාත්මක කිරීම	242,919	36,958	279,877	240,387	99	23,857	65	264,244	94
සමාජ ආරක්ෂණය	171,620	3,660	175,280	166,043	97	2,819	77	168,862	96
මුද්‍රිත ආර්ථිකය	11,339	15,278	26,618	11,092	98	10,915	71	22,007	83
සේවා ආර්ථිකය	77,316	31,263	108,579	74,114	96	23,426	75	97,540	90
තාක්ෂණික සංවර්ධනය	13,369	6,483	19,852	12,884	96	5,668	87	18,552	93
පරිසරය	43,628	7,611	51,239	25,664	59	4,353	57	30,017	59
එකතුව*	824,524	544,989	1,369,514	789,006	96	455,578	84	1,244,584	91

මූලාශ්‍රය: ජාතික අයවැය දෙපාර්තමේන්තුව

* රාජ්‍ය ණය ගෙවීම් හැර

සටහන : හාණ්ඩාගාර ආකෘතියට අනුව සංවර්ධිත අංශ

2.6 රජයේ සුභසාධන ගෙවීම් සහ සංවර්ධන සහනාධාර වියදම්

සුභසාධන සහ සහනාධාර වැඩසටහන් සඳහා 2013 වසරේදී රජය රු.බිලියන 249 ක් වැය කළ අතර එය පෙර වසරේ අදාළ වියදම වූ රු.බිලියන 235 හා සසඳන කල සියයට 5.9 ක වර්ධනයකි. එය සමස්ත පුනරාවර්තන වියදමින් සියයට 20.6 කි. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, ප්‍රවාහන සහ සමාජ ආරක්ෂණ ක්‍රම සඳහා රජය විසින් සපයන සහනාධාර මෙමගින් ආවරණය වන අතර 2009-2012 කාලය තුළ ඒ සඳහා වූ සාමාන්‍ය වියදම වන රු.බිලියන 210 ට සාපේක්ෂව 2013 වියදම සියයට 18 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

2.4 වගුව : 2013 සමාජ සුභසාධන වියදම

ක්ෂේත්‍රය	රු.මිලියන							2013 ප්‍රතිලාභීන් සංඛ්‍යාව
	2005	2008	2009	2010	2011	2012	2013	
1. සුභසාධන ගෙවීම්	75,051	121,699	139,666	144,531	157,977	170,827	201,491	
(අ) සෞඛ්‍ය හා පෝෂණය	7,747	13,153	13,978	14,980	18,568	18,439	29,098	
ලමන් සඳහා නැවුම් කිරි	143	33	168	178	249	205	230	228,720
රජයේ රෝහල් සඳහා ඖෂධ සැපයීම්	7,100	12,082	12,149	13,544	16,623	16,796	27,269	
ත්‍රිපෝෂ වැඩසටහන	504	652	1,156	870	1,336	1,189	1,396	944,047
පෝෂණ මල්ල	-	386	505	388	360	249	203	55,299
(ආ) අධ්‍යාපනය	2,866	6,549	7,394	7,097	8,286	9,125	9,416	
නොමිලේ පාසල් පෙළ පොත්	1,080	3,387	2,196	1,941	2,294	2,055	2,395	3,973,909
පාසල් නිල ඇඳුම්	1,060	582	1,260	949	1,364	2,218	1,739	3,973,909
පාසල් මාසික වාර ප්‍රවේශපත්‍ර	261	600	1,366	1,370	1,400	1,233	1,430	317,000
ආබාධිත සිසුන් සඳහා සහනාධාර	40	24	19	20	18	17	123	
ශිෂ්‍යාධාර	157	193	183	225	283	230	268	
පාසල් පෝෂණ වැඩසටහන හා ආහාර වැඩසටහන	166	1,649	2,251	2,474	2,631	2,790	3,077	890,404
දුෂ්කර ප්‍රදේශවල සිසුන්ට පාවහන් යුවලක් ලබාදීම	-	-	-	-	-	-	0.05	700,000
දහම් පාසල් සඳහා නිල ඇඳුම් සහ පෙලපොත් ලබාදීම	80	99	108	106	258	233	69	1,968,093
දහම් පාසල් ගුරුවරුන්ට පුස්තකාල දීමනාව	-	-	-	-	-	305	272	122,084
වෘත්තීමය / කාර්මික පුහුණුව- වැටුප්, ශිෂ්‍යාධාර සහ වාර ප්‍රවේශපත්‍ර	22	15	11	12	38	44	43	
(ඇ) සමාජ සුභසාධනය	63,550	100,964	117,652	119,802	128,834	141,030	160,595	

ක්ෂේත්‍රය	2005	2008	2009	2010	2011	2012	2013	2013 ප්‍රතිලාභීන් සංඛ්‍යාව
විශ්‍රාම වැටුප්	46,547	75,910	86,107	91,995	99,961	111,682	123,294	523,019
සමාදායී සහනාධාර සහ භූමිතෙල් සහනාධාර	9,103	9,995	9,274	9,241	9,043	10,553	15,256	1,476,607
ආබාධිත සෙබළුන්ට සහනාධාර	4,747	8,694	9,796	10,498	13,316	14,779	16,152	40,249
වැඩිහිටියන්ට මූල්‍යමය ආධාර	-	-	-	-	-	554	2,045	189,320
වැඩිහිටියන් සඳහා ජාතික වැඩසටහන	17	49	48	53	62	56	71	
අභ්‍යන්තරව අවතැන්වූ පුද්ගලයින්ට සහනාධාර	1,592	1,457	2,860	1,016	199	54	32	
ලෝක ආහාර වැඩසටහන	1,258	4,437	8,736	6,638	5,048	2,447	1,189	386,285
ගංවතුර හා නියං ආධාර	276	323	738	265	649	153	148	
ආබාධිත පුද්ගලයින්ට අධාර සහ ආබාධිත පුද්ගලයින් සඳහා වූ ලේකම් කාර්යාලය	10	75	74	76	394	403	513	16,600
පෝෂණ මංපෙත	-	24	19	20	18	17	19	13,508
ජූලි වර්ජකයින් සඳහා දීමනාව	-	-	-	-	-	-	44	853
ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා තෙවැනි දරු උපතට ලබාදෙන දීමනාව	-	-	-	-	144	313	458	2,943
රණවිරු මාපිය රැකවරණ	-	-	-	-	-	19	1,350	200,814
(ඇ) අනෙකුත් සුබසාධන	888	1,033	642	2,652	2,289	2,233	2,382	
ආගමික ස්ථාන සහ පාසල් සඳහා ජල පහසුකම්	45	46	144	42	46	49	47	
විදි ආලෝකකරණය	743	874	204	360	123	-	-	-
අනාර්ථික මාර්ග සඳහා ශ්‍රී.ලං.ග.ම.ට ලබාදෙන සහනාධාරය (සිසු සැරිය, ගැමිසැරිය සහ නූණ සැරිය)	100	113	294	2,250	2,120	2,184	2,335	
(2) සංවර්ධන සහනාධාර	13,918	40,319	42,319	36,320	44,723	52,088	38,540	
(අ) කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර	6,892	27,284	28,343	25,516	32,181	38,288	21,777	
පොහොර සහනාධාරය*	6,846	26,449	26,935	23,028	29,802	36,456	19,706	555,556
කෘෂිකාර්මික ණය සඳහා පොලී සහනාධාර	46	155	348	683	750	172	282	
වී මිලදී ගැනීම	-	680	1,060	1,805	1,629	1,440	1,789	
ධීවර ක්ෂේත්‍රය සඳහා ඉන්ධන සහනාධාරය**							220	
(ආ) වාණිජ බෝග සංවර්ධන සහනාධාරය	485	879	854	1,033	1,196	1,181	1,518	
තේ	183	231	210	190	171	182	272	15,134
රබර්	115	275	199	370	484	435	587	27,670
පොල්	124	221	236	269	293	353	403.3	1,803,037
කපු	18	35	34	24	28	27	48.6	3,516
සුළු පරිමාණ බෝග(කුරුඳු, කොකෝවා, කෝපි, ගම්මිරිස්, වෙනත්)	45	117	175	180	220	184	2,066	37,549
(3) මෙහෙයුම් අලාභ	6,541	12,156	13,122	9,771	11,346	12,619	15,245	
ශ්‍රී ලංකා දුම්රිය සේවය	3,554	4,553	4,988	3,173	4,060	3,797	5,163	

ක්ෂේත්‍රය	2005	2008	2009	2010	2011	2012	2013	2013 ප්‍රතිලාභීන් සංඛ්‍යාව
ශ්‍රී ලංකා තැපැල් සේවය	1,653	1,965	2,565	2,761	3,341	3,306	2,858	
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය	1,334	5,638	5,557	3,828	3,939	5,516	6,734	
ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම							312	
කඩදාසි සංස්ථාව							9	
සී.ස. ලංකා සප්පල							38	
කන්නලේ සීනි සමාගම			12	9	6	-	25	
වෙනත්							106	

* බැංකුවලට ගෙවීමට ඇති හිඟ මුදල් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව යටතේ ගිණුම්ගත කර ඇත. (2012 රු බිලියන 12 ක් සහ 2013 රු.බිලියන 32.6)

** ධීවර ක්ෂේත්‍රය සඳහා ඉන්ධන සහනාධාරය රු.බිලියන 4.2 ක් මහා භාණ්ඩාගාරය මගින් පියවා ඇත. මූලාශ්‍රය - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

මෙම මාරු කිරීම් මගින් සමාජයේ බෙහෙවින් අසරණ ජන කණ්ඩායම් වල අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ගමනාගමන අවශ්‍යතා සඳහා පහසුකම් සැපයෙන අතර, ළදරුවන්, කීර්දෙන මවුවරුන්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයන්, ගොවින් සහ අඩු ආදායම්ලාභී පවුල්වල අවශ්‍යතා සපුරාලීම පිණිස සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. 2013 වසරේදී සමාදායී සහනාධාර සඳහා රු.මිලියන 15,256 ක් සපයන ලද අතර, 2012 ට සාපේක්ෂව සියයට 31 ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. ත්‍රිපෝෂ වැඩසටහන ද ඇතුළුව ළදරුවන් සහ ගර්භනී මවුවරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර මල්ල සැපයීම වෙනුවෙන් රු.මිලියන 4,924 ක් වැය වූ අතර, මෙය 2012 වසරේදී රු.මිලියන 4,471 කි. රජයේ රෝහල්වල නොමිලයේ ඖෂධ ලබාදීම සඳහා රු.මිලියන 27,269 ක් වැය වූ අතර, එය 2012 වසරේ පිරිවැය වන රු.මිලියන 16,796 හා සසඳන කල සියයට 62 ක වර්ධනයකි.

සමාජ ආරක්ෂණය - 2013 වසරේදී විශ්‍රාම වැටුප් වියදම රු.බිලියන 123 දක්වා සියයට 10.4 කින් ඉහල ගියේය. මේ සඳහා යම් ප්‍රමාණයක 2013 වසරේදී විශ්‍රාම ගත් 17,809 ක්වූ විශ්‍රාමලාභීන්ගේ යම් බලපෑමක් සහ 2012 වසරේදී විශ්‍රාම ලැබූ 17,375 ක්වූ විශ්‍රාමලාභීන්ගේ සම්පූර්ණ බලපෑම මත වියදම ඉහල ගොස් ඇත. 2013 වසරේ ජනවාරි සිට රජයේ විශ්‍රාමලාභීන්ගේ ජීවන වියදම් දීමනාව මසකට රු.500.00 බැගින් ඉහල දැමීමද, 2006 ට පෙර විශ්‍රාම ලැබුවන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමද හේතු විය. සමස්ත විශ්‍රාම වැටුප්ලාභීන්ගේ සංඛ්‍යාව 2012 වසරේදී 521,623 සිට 2013 වසරේදී 510,343 දක්වා ඉහල ගොස් ඇත. කුලාල ලැබූ හෝ මියගිය ආරක්ෂක අංශවල සාමාජිකයින් 40,249 ක් සඳහා ලබාදෙන සමාජ ආරක්ෂණ ආධාරය 2012 වසරේදී රු.මිලියන 14,779 ක්වූ අතර, 2013 වසරේදී රු.මිලියන 16,152 ක් විය. ආරක්ෂක හමුදාවන්හි සාමාජිකයින්ගේ මවුපියන් හට සුභසාධනය සැලසීම පිණිස 2013 වසරේදී හඳුන්වා දුන් "රණවිරු මාපිය රැකවරණ දීමනාව" සඳහා රු.මිලියන 1,350 ක් වැය විය. 1980 ජූලි මස දිවයින පුරා පැවති වැඩ වර්ජනයට සහභාගී වූ රැකියා අභිමිච්චන්ට මාසිකව රු.5,000.00 ක දීමනාවක් සැපයීම රජය මගින් 2013 ජනවාරි සිට ආරම්භ කරන ලදී. ගොවි විශ්‍රාම වැටුපට අමතරව, හෝග ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීම පිණිස ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතිව්‍යුහගත කරන ලදී.

සමාජ සුභසාධනය - සමස්ත සුභසාධන වැඩසටහන් පාසල් ළමුන් සඳහා දිවා ආහාර වැඩසටහන, නොමිලේ පාසල් පෙළපොත් හා පාසල් නිල ඇඳුම්, පාසල් හා උසස් අධ්‍යාපන මාසික වාර ප්‍රවේශ පත්‍ර සහ ශිෂ්‍යත්ව ඇතුළත් සුභසාධන සඳහා 2013 වියදම රු.මිලියන 9,418 ක් විය. පාසල් සිසුන් අතර පවතින අසමානතා අවම කිරීමේ පියවරක් ලෙස අතිදුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා අමතර නිල ඇඳුමක් සහ සපත්තු යුගලක් ලබාදීමේ වැඩසටහනක් ද 2013 දී හඳුන්වා දෙන ලදී.

සංවර්ධන සහනාධාර - වී මිලදී ගැනීම, බීජ නිෂ්පාදනය, ධීවර, වැවිලි කර්මාන්ත සහ අනෙකුත් අංශවල සංවර්ධන සහනාධාර සඳහා රු.බිලියන 59 ක් වැය වූ අතර, මින් රු.බිලියන 51 ක් පොහොර සහනාධාර සඳහා වේ. 2012 ට සාපේක්ෂව කෘෂි අංශයේ සහනාධාර සියයට 9 කින් වර්ධනය විය.

සේවා සහනාධාර - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනා ගමන මණ්ඩලය, තැපැල් සේවය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි ආයතනවල මෙහෙයුම් අලාභ පියවා ගැනීම සඳහා සැලකිය යුතු රාජ්‍ය ආධාර සපයන ලද අතර, මේ සඳහා වැය වූ මුළු වියදම රු.බිලියන 15 ක් විය.

2.7 2013 අයවැය කළමනාකරණය

2.7.1 රාජ්‍ය ගිණුම්වලට අනුව වියදම

2013 සමස්ත රාජ්‍ය වියදම රු.බිලියන 1,686.4 ක්වූ අතර, එයින් සියයට 71.5 ක් හෙවත් රු.බිලියන 1,205.2 ක් පුනරාවර්තන වියදම ද, සියයට 28.5 ක් එනම් රු.බිලියන 481.2 ක් රාජ්‍ය ආයෝජන ද විය. 2013 වසරේ සමස්ත වියදම 2012 සමස්ත වියදම වූ රුපියල් බිලියන 1,575 සාපේක්ෂව සියයට 7 කින් නැතහොත් රු.බිලියන 111.4 කින් වර්ධනය වී ඇත. එසේ වුවද, එය මුල් අයවැය ඇස්තමේන්තුව වූ රු.බිලියන 1,820 ට වඩා අඩු අගයක කළමනාකරණය කරගත හැකිවිය.

පුනරාවර්තන වියදම, පසුගිය වසර හා සසඳන කල සියයට 6.6 කින් එනම් රු.බිලියන 74.2 කින් ඉහල ගොස් ඇත. මුල් ඇස්තමේන්තුගත රු.බිලියන 1,290 ක්වූ සමස්ත වියදමට වඩා තරමක් අඩු රු.බිලියන 1,205.2 ක තත්‍ය වියදම සීමා කිරීමට රජය සමත් විය.


2012 දී රාජ්‍ය ආයෝජන රු.බිලියන 444 ක් වූ අතර, එය 2013 වසරේදී 8.4 ක වර්ධනයක් සහිතව රු.බිලියන 481.2 ක් විය. ඒ අනුව, 2013 වසරේ රාජ්‍ය ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.5 ක් ලෙස වාර්තා වූයේ 2012 වසරේ වාර්තා වූ සියයට 5.9 සාපේක්ෂවය.

වගුව 2.5 : රාජ්‍ය වියදම් සංයුතිය දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස

අංශය	2005-2007	2008-2010	2011-2013	2014-2016 (ඇස්තමේන්තුගත)
මුළු වියදම	24.2	23.7	20.8	20.5
පුනරාවර්තන	18.0	17.3	14.8	14.0
මූලධන	6.2	6.4	6.0	6.5

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

රූප සටහන 2.1 : රාජ්‍ය වියදම් ව්‍යුහය, 2013



මූලාශ්‍රය ජාතික අයවැය දෙපාර්තමේන්තුව

වැටුප් හා වේතන

2013 වසරේ රාජ්‍ය සේවක වැටුප් හා වේතන වියදම පළාත් සභා හා ආරක්ෂක අංශද ඇතුළත්ව රු.බිලියන 393.2 ක් විය. මෙය 2012 වසරේ වියදම සැසඳීමේදී සියයට 13.1 කින් ඉහළ ගොස් මුළු මුළු පුනරාවර්ථන වියදමින් සියයට 32.6 ක් ලෙස වාර්තා වී ඇත. රාජ්‍ය සේවකයින්ගේ මාසික විශේෂ දීමනාව මූලික වැටුපෙන් සියයට 15 - 20 දක්වා ප්‍රමාණයකින් වැඩිවීම (මසකට රු.2,500/- ක උපරිමයකට යටත්ව) 2013 ජනවාරි සිට ජීවන වියදම් දීමනාව මසකට රු.750/- කින් වැඩිවීම සහ සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සහ ශ්‍රී ලංකා පොලිස් සේවයේ සාමාජිකයින් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට ගෙවනු ලබන සංයුක්ත දීමනාව සහ ප්‍රවාහන දීමනාව සංශෝධනය කිරීම ඇතුළු විවිධ දීමනා මෙම වියදමෙහි වර්ධනය සඳහා හේතු වී ඇත. ඒ අනුව සමස්ත රාජ්‍ය සේවක වැටුප් පහත පරිදි ප්‍රසාරණය වී ඇත.

වගුව 2.6: ජාතික සහ පළාත් ප්‍රාදේශීය රාජ්‍ය සේවාවන්හි වැටුප් වියදමේ ව්‍යාප්තිය

රු.මිලියන			
අංශය	ජාතික	ප්‍රාදේශීය	එකතුව
අධ්‍යාපන	27,303	57,079	84,282
සෞඛ්‍ය	38,391	22,612	61,003
සිවිල් පරිපාලන	52,677	20,294	72,971
ජාතික ආරක්ෂාව	174,972	-	174,972
එකතුව	293,243	99,985	393,228

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

ආයතනික වියදම්

ඉන්ධන, විදුලිය, ප්‍රවාහන, ගමන් වියදම්, වාහන සහ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම, ගොඩනැගිලි කුලී සහ අනෙකුත් කොන්ත්‍රාත් සේවා ඇතුළු උපයෝගීතා සහ සේවා වියදම් අයත් වන රජයේ ආයතනික වියදම රු.බිලියන 119.3 ක් වූ අතර එය සමස්ත පුනරාවර්ථන වියදමින් සියයට 10 ක් විය. එසේ වුවත්, ජාතික අයවැය වකුලේඛ 157 මගින් එබඳු වියදම් සඳහා 2013 වසරට අදාලව ලබාදී තිබූ වාර්ෂික ප්‍රතිපාදන තුළ කළමනාකරණය කිරීමට ලබාදුන් උපදෙස් අනුව සමස්ත ආයතනික වියදම 2012 වාර්තා කළ රු.බිලියන 140.1 ට සාපේක්ෂව සියයට 12 කින් අඩුකරමින් රාජ්‍ය වියදම් කළමනාකරණය කරන ලදී.

2.7.2 රාජ්‍ය වියදම් කළමනාකරණය

2013 - 2015 මධ්‍යකාලීන වියදම් රාමුව හා සැබැඳි ඉලක්ක ඉටුකර ගනිමින්, පාර්ලිමේන්තුව විසින් අනුමත වියදම් සීමා තුළ 2013 අයවැය ක්‍රියාකාරීත්වය කළමනාකරණය කර ගන්නා ලදී.

අයවැය සභාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් (භාණ්ඩාගාර විවිධ වියදම් වැය අයිතමය) වැය විෂයය පවත්වාගෙන යාම දුරදර්ශී ලෙස රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් භාවිතා කරන ලද ක්‍රමෝපායන් අතරින් එක් ක්‍රමෝපායකි. එමගින් පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමකින් තොරව වර්ෂය තුළදී ඇතිවන විවිධ අනපේක්ෂිත හා හදිසි මූල්‍ය අවශ්‍යතාවයන් කළමනාකරණය කර ගැනීමට හැකි විය.

මෙම ක්‍රමෝපාය මගින් වාර්ෂික අයවැය සකස් කිරීමේදී පසුගිය වියදම් ප්‍රවණතාවයන් හඳුනා ගැනීම තුළින් යම් නිශ්චිත ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂික වියදම් ලෙස ඇස්තමේන්තු කරනු ලැබේ. ඒ අනුව වාර්ෂික අයවැය හිඟය සහ අනිකුත් මූල්‍ය ඉලක්කයන් සැලසුම් කිරීමට හැකි වේ. මෙවැනි ප්‍රයත්නයන් හඳුනා නොගතහොත්, අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් ළඟාකර ගැනීම කෙරෙහි අහිතකර ලෙස බලපාන අතර, මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අධ්‍යයනයකින් තොර ක්‍රමවේදයන් අනුගමනය කිරීමට රජයට සිදුවේ.

2.7.3 බැඳීම් කළමනාකරණය

විවිධ ආයතන විසින් අයවැය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වෙන්කර ගැනීමකින් තොරව මූල්‍ය බැඳීම්වලට එලඹීම කළමනාකරණය කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. එමෙන්ම, පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද මධ්‍යකාලීන අයවැය රාමුව තුළ වියදම් සිදුකිරීමට ද ආයතන යොමු කරනු ලැබේ. 2012.12.28 දිනැති අයවැය වකුලේඛ අංක 157 අනුව පුනරාවර්ථන වියදම් කළමනාකරණය ශක්තිමත් කර ඇති අතර එමගින් ඉන්ධන, විදුලිය, ජලය හා

ප්‍රවාහන සඳහා වාර්ෂික ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන ලෙස ඉල්ලීම් කර ඇත. එමෙන්ම අතිකාල දීමනා විශේෂ අවශ්‍යතාවයන් මත ලබාදීම සඳහා භාණ්ඩාගාර මාර්ගෝපදේශ හා චක්‍රලේඛ අනුගමනය කිරීමට උපදෙස් දෙන ලදී.

ප්‍රාග්ධන වියදම් සැලකීමේදී විශේෂයෙන් වාහන ප්‍රසම්පාදන, ගෘහ භාණ්ඩ, කාර්යාල පහසුකම් ඉහළ නැංවීම වැනි සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා වන අයවැය ප්‍රතිපාදන උපයෝගී කර ගැනීමේදී අග්‍රිම පාලනය මගින් භාණ්ඩාගාරයේ සුපරීක්ෂාවට භාජනය කරන ලදී. වැය විෂයයන් හා උප ව්‍යාපෘති සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන (මුදල් රෙගුලාසි අනුව) මාරු කිරීම අවම කිරීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් නිරන්තරව දැනුවත් කරන ලදී.

මධ්‍යකාලීන අයවැය රාමුව තවදුරටත් ශක්තිමත් කරමින් අයවැය සීමා තුළ වියදම් සැලසුම් පවත්වාගෙන යාමට ප්‍රමුඛතා ගත කිරීමට භාණ්ඩාගාරය විසින් වියදම් දරන ආයතන සම්බන්ධීකරණය කරන ලදී. එහිදී ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් ප්‍රමුඛතා ගත කර අනුමත අයවැය සීමා තුළ කටයුතු කිරීමට උපදෙස් දෙන ලදී. ඒ අනුව, අයවැය ප්‍රසම්පාදන, ප්‍රසම්පාදන චක්‍රය, කොන්ත්‍රාත් කළමනාකරණය, මුදල් නිදහස් කිරීම වැනි ක්‍රමවේද පදනම්ව බැඳීම් කළමනාකරණය රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම වර්ධනය සඳහා අනුගමනය කරන ලදී.

2.7.4 අයවැය චක්‍රලේඛ නිකුත් කිරීම

වැය ආයතනයන්හි වඩා හොඳ වියදම් හා සේවක මණ්ඩල කළමනාකරණයක් සඳහා මාර්ගෝපදේශ ලබාදෙනු වස් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් අයවැය චක්‍රලේඛයන් 2013 වර්ෂයේදී නිකුත් කරන ලදී.

දිනය	චක්‍රලේඛ අංකය	නාමය
2013.01.31	157 (i)	2013 වර්ෂය තුළ වියදම් දැරීම සඳහා බලය ලබාදීම හා රාජ්‍ය වියදම් කළමනාකරණය
2013.02.22	158	නව අමාත්‍යාංශ සඳහා වැය ශීර්ෂයන් වෙන්කිරීම හා ගණන් නැඹීම
2013.06.04	159	රාජ්‍ය ආයතන සඳහා රජයේ වාහන සැපයීම.
2013.06.21	160	"කෙතට අරුණ පොහොර දිරිය" වැඩසටහන යටතේ පොහොර සහනාධාරය ලබන ගොවීන් සඳහා වගා රක්ෂණාවරණය
2013.06.24	161	වයස අවුරුදු 70 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ක්‍රියාත්මක රු.1,000 ක සමාජ ආරක්ෂණ මාසික දීමනාව ලබාදීම

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

2.7.5 පරිපූරක ඇස්තමේන්තුව

තත්කාර්ය පරිපූරක අයවැය ඇස්තමේන්තු වලකා ලන අතරතුරෙහි අනපේක්ෂිත හදිසි අවශ්‍යතාවයන්ට අරමුදල් සැපයීම වෙනුවෙන් රාජ්‍ය වියදම් 2013 වර්ෂයේදී දුරදර්ශීව කළමනාකරණය කර ගැනීම උදෙසා මෙවලමක් ලෙස අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් (භාණ්ඩාගාර විවිධ) වැය විෂය භාණ්ඩාගාරය විසින් නොකඩවා ක්‍රියාත්මක කරනු ඇත.

රටෙහි සතුටුදායක වූ මූල්‍ය පරිසරයක් වැඩිදියුණු කිරීමට රාජ්‍ය වියදමෙහි ඓතිහාසික ප්‍රවනතා, අයවැය හිඟය සහ අත්තිකාරම් ප්‍රතිපාදන වැනි අනකුත් මූල්‍ය ඉලක්කයන් අයවැයකරණ ක්‍රියාවලිය අතරතුරෙහි සලකා බැලීමට සමහර එකතුවක් මෙම මෙවලම උදෙසා භාණ්ඩාගාරය විසින් හඳුනාගෙන ඇත.

අයවැය සහායන් සඳහා පහත සඳහන් පරිදි ප්‍රතිපාදනයන් භාවිතා කරන ලදී.

වගුව 2.7 : මූලධන වියදම් උදෙසා වූ පරිපූරක ප්‍රතිපාදන

මූලික ක්ෂේත්‍රය	රු.මිලියන
මාර්ග හා මනාමාර්ග	7,462
වාරිමාර්ග	835
අධ්‍යාපන	2,148
දැයට කිරුළ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන	4,429
නගර සංවර්ධන	462
රාජ්‍ය ආරක්ෂක	2,600
කෘෂිකර්ම සහ සත්වපාලන සංවර්ධනය	809
සුබසාධනය	306
පළාත් පාලන සහ ප්‍රාදේශීය සභා	2,634
කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම හා වෙනත්	4,087
පුනරුත්ථාපන සහ අත්පත්කර ගැනීම්	2,180
පර්යේෂණ සහ සංවර්ධනය	38
වාහන මිලදී ගැනීම්	1,701
වෙනත්	6,951
එකතුව	36,642

මූලාශ්‍රය : ජාතික අයවැය දෙපාර්තමේන්තුව

2.7.5.1 හදිසි අවශ්‍යතා වැය විෂයය - 2013

2013 වර්ෂයේ අයවැය සභාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් (භාණ්ඩාගාර විවිධ) වැය විෂය සඳහා වූ සමස්ත ඇස්තමේන්තුව අයවැය යෝජනා සඳහා වූ ප්‍රතිපාදන ද ඇතුළත්ව රුපියල් බිලියන 77.6 ක් වූ අතර, එයින්, රුපියල් බිලියන 37.8 ක් පුනරාවර්තන වියදම් සඳහා ද, රුපියල් බිලියන 36.8 ක් මූලධන වියදම් සඳහා ද විය.

2013 දෙසැම්බර් 31 වන විට, භාණ්ඩාගාර වැය විෂය හරහා වියදම් කිරීමේ ශීර්ෂ වෙත මාරු කරන ලද අතිරේක ප්‍රතිපාදන ප්‍රමාණය රු.බිලියන 73.6 ක් විය. එසේ මාරු කරන ලද අතිරේක ප්‍රතිපාදන වලින් රු.බිලියන 37.8 ක් පුනරාවර්තන වියදම් සහ රු.බිලියන 36.8 ක් මූලධන වියදම් විය. (2013 වර්ෂයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම ප්‍රතිපාදන ප්‍රමාණයෙන් රු.බිලියන 28.5 ක සඳහා වෙන් කරන ලදී.

2.8 අත්තිකාරම් ගිණුම් අධීක්ෂණය

2013 වර්ෂය මුළුල්ලෙහි අත්තිකාරම් ගිණුම් මෙහෙයුම්වල අධීක්ෂණ කටයුතු මෙම දෙපාර්තමේන්තු විෂය පථය යටතේ නොකඩවා සිදුකෙරිණි. රාජ්‍ය සේවක අත්තිකාරම් ගිණුම් 201 ක්, වාණිජ අත්තිකාරම් ගිණුම් 4 ක් ගබඩා අත්තිකාරම් ගිණුම් 3 ක් විශේෂ අත්තිකාරම් ගිණුම් 4 ක් සහිතව මුළු ගණනින් 212 ක් වූ අත්තිකාරම් ගිණුම් ක්‍රියාත්මක විය. අත්තිකාරම් ගිණුම් වියදම් සීමාව ලෙස රු.මිලියන 18,330 ක් වෙන්කරන ලදී. ඒ ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවන්හි අවශ්‍යතා සලකා බලා අත්තිකාරම් ගිණුම සඳහා සීමා නිර්ණය කිරීම, එම සීමාවන්ගේ සංශෝධනයන් පිළිබඳ අධීක්ෂණය කිරීම සහ එවැනි සීමා සංශෝධනයන් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම මෙම දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කාර්යයන් අතර විය. විසර්ජන පනතෙහි වූ ප්‍රතිපාදන පරිදි වර්ෂය තුළ රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් 22 ක් සහ වෙනත් අත්තිකාරම් ගිණුම් 7 ක සීමාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. 2013 අත්තිකාරම් ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීම්වලටද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.

3. 2014 වසර සඳහා අයවැය ඇස්තමේන්තු පිලියෙල කිරීම

2006 - 2016 දස අවුරුදු දැක්ම - සංවර්ධන රාමුව තුළ 2014 සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කරන ලදී. මෙම සංවර්ධන උපායමාර්ගයන්ගේ පලමු පස් අවුරුදු සංවර්ධන සැලැස්ම සම්පූර්ණ කිරීමත් සමඟම, 2011 - 2016 රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව - දෙවන අදියර වූ මහින්ද චින්තන

ඉදිරි දැක්ම - ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන ආශ්චර්යය - 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන ලදී. 2016 වන විට ශ්‍රී ලංකාව දිලීදුකමින් තොර රටක් බවට පරිවර්තනය කිරීම සහ ඒකපුද්ගල ආදායම ඇ.ඩො. 4,000 දක්වා ඉහළ නැංවීම සඳහා වූ උපාය මාර්ග ඉලක්ක කර ගනිමින් 2014 අයවැය සකස් කරන ලදී.

3.1 අයවැය සම්පාදනය කිරීමේ මාර්ගෝපදේශ

2014 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ සම්මත අයවැය චක්‍රලේඛයක් නිකුත් නොකරන ලදී. සෑම විශේෂ උපදෙසක්ම රැගත් පෞද්ගලික ලිපියක මාර්ගයෙන් 2014 සඳහා සිය ඇස්තමේන්තු සකස් කිරීමේ මාර්ගෝපදේශ ලබාදෙමින් සෑම අමාත්‍යාංශයක්ම භාණ්ඩාගාරයේ ලේකම් විසින් පුද්ගලිකව ආමන්ත්‍රණය කොට ඇත.

2013 අයවැය සම්බන්ධව මෙම දෙපාර්තමේන්තුව මගින් සමාලෝචනයක් සිදු කරන ලද අතර අමාත්‍යාංශවල අවශ්‍යතා මනා ඇගයීමකට ලක්කර එය පදනම් කරගනිමින් අමාත්‍යාංශ සඳහා දළ ඇස්තමේන්තුවක් සකස් කරන ලදී. 2013 අගෝස්තු මැදභාගය වනවිට සෑම අමාත්‍යාංශයක් වෙනම මෙම සකස් කරන ලද අයවැය, එය සකස් කිරීමට භාවිතා කරන ලද උපකල්පනයන් ද සහිතව සවිස්තරාත්මක ලිපියක් සමග අමාත්‍යාංශ වෙත යවන ලද අතර මෙම අයවැය පදනම් කරගනිමින් අදාළ අමාත්‍යාංශවල 2014 සඳහා වූ ඇස්තමේන්තු කෙටුම්පත් 2013 සැප්තැම්බර් මාසය වනවිට මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරන ලදී. අමාත්‍යාංශය සඳහා වෙන් වෙන්ව දීර්ඝව සාකච්ඡා කිරීම මගින් මෙම ව්‍යාපෘති ප්‍රමාණවත් පරිදි ආවරණය වීද යන්න තහවුරු කෙරේ.

04. විශේෂ ක්‍රියාකාරකම්

4.1 වාණිජමය නොවන රාජ්‍ය ව්‍යාපාරයන්හි අයවැය කළමනාකරණය

ඒකාබද්ධ අරමුදල හරහා සහය ලබන්නාවූ වාණිජමය නොවන රාජ්‍ය (ව්‍යවස්ථාපිත මණ්ඩල) 122 ක රාජ්‍ය මූල්‍ය හා අයවැය කළමනාකරණය සම්බන්ධ සෑම කරුණක්ම 2013 වර්ෂය තුළ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ඉටු කරන ලදී. මෙම ආයතන සම්බන්ධ පහත දැක්වෙන කාර්යයන් ඔවුන්ගේ මූල්‍ය හා කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලදී.

- ව්‍යවස්ථාපිත මණ්ඩලවල වාර්ෂික අයවැය, වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම, වාර්ෂික ගිණුම්, සංයුක්ත සැලැස්ම හා වාර්ෂික වාර්තාව යනාදිය පරීක්ෂා කිරීම හා පාලනය කිරීම මගින් එම ආයතනවල කාර්ය සාධනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම.
- මෙම ආයතනයන්හි ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මාසික අග්‍රිම මුදල නිදහස් කර ගැනීමට කරන ඉල්ලීම පරීක්ෂාකර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
- 1971 අංක 38 දරන මුදල් පනත අනුව රුපියල් 500,000 ට වැඩි ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම.
- පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ වූ කාරක සභාව (COPE) විසින් ව්‍යවස්ථාපිත මණ්ඩල සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා රැස්වීම් කැඳවන අවස්ථාවන්හිදී එම ව්‍යවස්ථාපිත මණ්ඩලවල මූල්‍යමය කාර්ය සාධනය සහ කළමනාකරණය පිළිබඳව වාර්තා සැකසීම හා එම වාර්තා ඉහත කාරක සභාවට ඉදිරිපත් කිරීම.
- මෙම ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අවශ්‍ය නව රථ වාහන මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදීම.
- මෙම වාණිජ නොවන රාජ්‍ය ව්‍යාපාර සඳහා අවශ්‍යතා අනුව මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ නව වාහන මිලදී ගැනීම හා භාරදීම.
- විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තාව සහ මෙම දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන විශේෂ විගණන විමසුම් සමාලෝචනය කිරීම සහ එම ගැටළු මග හරවා ගැනීමට මෙන්ම ඉදිරියේදී ඇතිවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අදාළ ව්‍යවස්ථාපිත ආයතන දැනුවත් කිරීම.
- ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා නව සේවකයින් බඳවා ගැනීමේදී අවශ්‍යතාව හා ඒ සඳහා පවත්නා අයවැය ප්‍රතිපාදන මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබාදීම.

- විවිධ කාර්යයන් (පුහුණු, රැස්වීම්, සම්මන්ත්‍රණ, සම්මේලන ආදිය) සඳහා විදේශ ගමන් වල යෙදීම උදෙසා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදීම.
- මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැනි විශේෂිත වූ කළමනාකරණ හා මූල්‍යමය ගැටළු පිළිබඳ උපදෙස් දීම හා සම්බන්ධීකරණය කිරීම.

4.2 අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ

2013 වර්ෂය තුළදී අමාත්‍ය මණ්ඩල සංදේශ 254 ක් සඳහා නිරීක්ෂණ සකස් කරන ලදී. අමාත්‍ය මණ්ඩල සංදේශ 493 ක් සඳහා මෙම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනෙකුත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවලට ලබාදෙන ලදී.

4.3 2013 "දැයට කිරුළ සංවර්ධන" වැඩසටහන සම්බන්ධීකරණය කිරීම

දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට අදාළව පූර්ව සාකච්ඡා සංවිධානය කිරීම, වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම, අදාළ ක්ෂේත්‍රවල නව සංවර්ධන ව්‍යාපෘති හා ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති හඳුනා ගැනීම, කඩිනම් කිරීම හා ප්‍රමුඛතාව දීම, අමාත්‍ය මණ්ඩල සංදේශ සකස්කර භාරදීම, ජාතික මෙහෙයුම් කමිටුව හා ප්‍රසම්පාදන කමිටුවට සහභාගීවීම හා අරමුදල් කළමනාකරණය සම්බන්ධ සියලු කටයුතු වැනි දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලදී.

4.4 වාහන මිලදී ගැනීම සඳහා අනුමැතිය

4.4.1 වාහන ප්‍රසම්පාදනය සඳහා ජාතික අයවැය අනුමැතිය

1990 ජනවාරි 31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, රජයේ ආයතන විසින් වාහන මිලදී ගැනීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දෙන ලදී. මේ අනුව සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය සභා, පළාත් පාලන ආයතන සහ තම මූල්‍ය සම්පත් මත යැපෙන හා එසේ නොවන සියලු ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා, රජය සතු සමාගම්(GOC) වාහන මිලදී ගැනීම සඳහා පූර්ව අනුමැතිය ලබාගත යුතුය. ජාතික අයවැය දෙපාර්තමේන්තුව විවිධ රාජ්‍ය ආයතන විසින් වාහන සම්පාදනය සඳහා කරන ඉල්ලීම් සමාලෝචනය කර අනුමැතිය ලබාදීම සිදු කරයි.

2013 වර්ෂය තුළදී, වාහන 1,070 ක් මිලදී ගැනීම සඳහා දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබේ.

4.2 වගුව : ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද වාහන - වාහන වර්ගය අනුව

වාහන වර්ගය	අනුමැතිය ලබාදුන් වාහන සංඛ්‍යාව
මෝටර් කාර් රථ	66
ඡීප් රථ	73
වෑන් රථ	11
බස් රථ	68
කැබ් රථ (Single, Double, Crew cabs)	162
ත්‍රීරෝද රථ	78
ලොරි/ලුක් රථ	13
යතුරු පැදී	402
ගිලන් රථ	02
වෙනත් (ට්‍රැක්ටර්/ට්‍රේලර්, වතුර බවුසර) යනාදිය	195
එකතුව	1,070

මූලාශ්‍රය - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

4.4.2 රාජ්‍ය අංශය වෙත වාහන මිලදී ගැනීම

2010.08.30 දින අමාත්‍ය මණ්ඩලය මගින් ලබා දී ඇති අනුමැතිය පරිදි රජයේ ආයතනවල ප්‍රයෝජනය සඳහා වාහන මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරමින් රාජ්‍ය වියදම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සිදු කෙරේ. වාහනවල වියදම වසර 05 ක් පුරා බෙදී යන බැවින්, මෙය භාණ්ඩාගාරයේ මූල්‍ය ප්‍රවාහය කළමනාකරණය කිරීමේ එක් ක්‍රමවේදයක් ලෙස ද යොදා ගෙන ඇත. වසර 05 අවසානයේදී අදාළ රාජ්‍ය ආයතන වලට වාහනවල හිමිකම පැවරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් රාජකාරී වාහන සැපයීමේදී පිරිවැය උදාසීන මූල්‍ය පිලියෙල කිරීම පෙරදැරි කරගනු පිණිස 2013 සහ 2014 වර්ෂවලදී රාජ්‍ය ආයතන වෙනුවෙන් වාහන මිලදී ගැනීමේදී මනා සම්බන්ධීකරණයක් සහතික කරනු වස් අංක 159 දරන ජාතික අයවැය චක්‍රලේඛය 2013.06.14 දින නිකුත් කෙරිණි. 2013 වර්ෂයේ නොවැම්බර් මාසය වනතෙක් රාජ්‍ය ආයතන විසින් සහ විදේශ අනුග්‍රහ යටතේ කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති මගින් කරනු ලබන වාහන මිලදී ගැනීම් තාවකාලිකව තහනම් කරන ලද අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් භාවිතා කරනු ලැබූ වාහන රාජ්‍ය ආයතනවල ඇති අවශ්‍යතා මත පදනම්ව සමුළුවෙන් පසු බෙදා හරින ලදී.

ජාතික අයවැය දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන සඳහා වාහන මිලදී ගැනීම පිණිස රාජ්‍ය කල්බදු ආයතන මගින් තරඟකාරී ලංසු කැඳවීම මගින් වාහන මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන ලදී. මූල්‍ය කල්බදු ක්‍රමය මගින් වසර 5 ක් තුළ සමාන මාසික වාරික ගෙවීම යටතේ 2010 - 2012 කාලය තුළ CHOGM සඳහා භාවිතා කරන ලද වාහන ද ඇතුළත්ව වාහන 2,516 ක් මිලදී ගෙන ඇති අතර, ඒ සඳහා රු.මිලියන 2,894 ක් ගෙවීම සිදුකර ඇත. ජාතික අයවැය දෙපාර්තමේන්තුව අදාළ රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදුකරන ලද අවශ්‍යතා ඇගයීම් පදනම් කරගනිමින්, මිලදී ගන්නා ලද ඉහත වාහන රාජ්‍ය ආයතන අතර බෙදාදී ඇත.

4.5 අධ්‍යක්ෂ මණ්ඩල හා කමිටු සඳහා නිලධාරී සහභාගිත්වය

ව්‍යවස්ථාපිත මණ්ඩල, ආයතන, රාජ්‍ය සංස්ථා, රජය සතු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් (භාණ්ඩාගාර නියෝජිතයන්) වශයෙන් බොහෝ මාණ්ඩලික නිලධාරීන් සේවය කරන අතර, ඇතැම් නිලධාරීන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ටෙන්ඩර් මණ්ඩලවලද, තාක්ෂණික ඇගයීම් කමිටුවලද භාණ්ඩාගාරයේ ලේකම් නියෝජනය කරමින් සේවය කරති. ඊට අමතරව දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) හා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කමිටුවෙහි (COPE) පෙනී සිටිති.

5. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය සහ කාර්යභාරය

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ සංවිධාන ව්‍යුහය පහත සඳහන් පුළුල් අංශ යටතේ වර්ගීකරණය කොට ඇති අතර ඒවා විසින් රේඛීය අමාත්‍යාංශවල වියදම් ඇස්තමේන්තු නියෝජනය කරනු ලබයි.

1. රාජ්‍ය සේවා
2. ආරක්ෂාව
3. නීතිය බලාත්මක කිරීම
4. මානව සම්පත්
5. යටිතල පහසුකම්
6. පර්යේෂණ හා තාක්ෂණය
7. සමාජ ආරක්ෂණය
8. පරිසරය
9. මූර්ත ආර්ථිකය

5.1 කාර්ය මණ්ඩලය

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 අනුව, 2013 වර්ෂයේදී ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය තුළ පහත සඳහන් සේවා මට්ටම් යටතේ නිලධාරීන් රාශියක් සේවය කොට ඇත.

සේවා මට්ටම	නිලධාරීන් සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ මට්ටම	36
තෘතීය මට්ටම	02
ද්විතීය මට්ටම	75
ප්‍රාථමික මට්ටම	38

2013 වසර අවසානය වනවිට දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය හා සත්‍ය කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

**5.1 වගුව
2013 කාර්ය මණ්ඩලය**

තනතුරු නාමය	අනුමත සේවක සංඛ්‍යාව	සත්‍ය සේවක සංඛ්‍යාව
අධ්‍යක්ෂ ජනරාල්	01	01
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	06	05
අධ්‍යක්ෂ	12	04
නියෝජ්‍ය අධ්‍යක්ෂ	16	12
සහකාර අධ්‍යක්ෂ		
ගණකාධිකාරී	01	00
පරිපාලන නිලධාරී	01	00
භාෂා පරිවර්තක	01	00
ව්‍යාපෘති නිලධාරී	04	03
අයවැය සහකාර	38	30
පර්යේෂණ සහකාර	01	04
සංවර්ධන සහකාර	09	07
කළමනාකරණ සහකාර	23	19
රියදුරු	16	14
කාර්යාල කාර්ය සහායක	22	18
එකතුව	151	117

5.2 මානව සම්පත් සංවර්ධනය

2013 වර්ෂයේදී මෙම දෙපාර්තමේන්තුවට සිය කාර්ය මණ්ඩලයෙහි වෘත්තීමය කුසලතා හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිණිස ඔවුන් දේශීය හා විදේශීය පුහුණුවීම් වැඩසටහන්වල පහත පරිදි යොදවන ලදී.

5.2.1 විදේශ පුහුණුව/සම්මන්ත්‍රණ/රැස්වීම්

නිලධාරියාගේ නම	තනතුරු නාමය	වැඩසටහන	පුහුණුව ලැබූ රට	පුහුණු කාලසීමාව
1. ජී.ඩී.සී.ඒකනායක මෙය	අධ්‍යක්ෂ ජනරාල්	මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය සඳහා වූ උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ විධායක පුහුණුව, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ලික්ව්‍යාන්ස් විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාලය සිංගප්පූරුව	සිංගප්පූරුව	2013.03.16 සිට 2013.03.24
		ආසියානු ප්‍රතිරක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම	තායිලන්තය බැංකොක්	2013.04.18 සිට 2013.04.20
		ආසියානු ප්‍රතිරක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම	තායිලන්තය බැංකොක්	2013.06.19 සිට 2013.06.22
		ශ්‍රී ලංකාවේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සඳහා වූ උපාලනය සහ වෙනස්වීම් කළමනාකරණය පිළිබඳ පුහුණු පාඨමාලාව - ජාතික විශ්ව විද්‍යාලය -	සිංගප්පූරුව	2013.10.25 සිට 2013.10.30

			සිංග්පූරුව		
2	එස්.එම්.පියතිස්ස මහතා	අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය සඳහා වූ උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ විධායක පුහුණුව, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ලික්වන්සු විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාලය	සිංග්පූරුව	2013.03.16 සිට 2013.03.24
3	කේ.ජී.කේ.විමලවීර මිය	අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	සිංග්පූරුව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සම්මන්ත්‍රණය	ජපානය	2013.05.20 සිට 2013.06.14
			ශ්‍රී ලංකාවේ විදේශගත සේවකයින් සඳහා සමාජ ආරක්ෂක දායක මුදල් ප්‍රතිපූරණය කිරීම පිළිබඳ රැස්වීම	ඉන්දියාව	2013.07.14 සිට 2013.07.18
4	එම්.ආර්.ආර්.අබේවික්‍රම මිය	අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	ආසියානු පැසිපික් රටවල් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිෂමේ 69 වන සැසිවාරය	තායිලන්තය, බැංකොක්	2013.04.25 සිට 2013.05.01
5	බියංකා එන්.ගමගේ මෙය	අධ්‍යක්ෂ	ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විධායක පුහුණුව	සිංග්පූරුව	2013.07.01 සිට 2013.07.05
6	එම්.පී.හේවාචිතාරණ මහතා	නියෝජ්‍ය අධ්‍යක්ෂ	රාජ්‍ය මුදල් සම්බන්ධ ශ්‍රී ලංකාවේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය සඳහා වූ විධායක පුහුණුව	සිංග්පූරුව	2013.07.29 සිට 2013.08.04
7	එම්.එච්.කේ.නිසා මිය	සහකාර අධ්‍යක්ෂ	රජයේ පාසල්වල විශිෂ්ඨත්වය	සිංග්පූරුව	2013.01.14 සිට 2013.01.24
8	කේ.පී.එන්.ටී.එන්.දේවප්‍රිය මයා	සහකාර අධ්‍යක්ෂ	රාජ්‍ය මුදල් සම්බන්ධ ශ්‍රී ලංකාවේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය සඳහා වූ විධායක පුහුණුව	සිංග්පූරුව	2013.07.29 2013.08.04
9	එම්.ඩී.අබේගුණවර්ධන මෙය	සහකාර අධ්‍යක්ෂ	රාජ්‍ය මුදල් සම්බන්ධ ශ්‍රී ලංකාවේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලය සඳහා වූ විධායක පුහුණුව	සිංග්පූරුව	2013.07.27 2013.08.04
10	ඩබ්.ඒ.ඩී.ඩී.එස්.වික්‍රමසිංහ	සහකාර අධ්‍යක්ෂ	7 යහපාලනය සහ වෙනස්වීම් කළමනාකරණය පිළිබඳ පුහුණු පාඨමාලාව	සිංග්පූරුව	2013.08.19 2013.08.13

5.2.2 දේශීය පුහුණුව

2013 වර්ෂය තුළ පහත දැක්වෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා විවිධ ක්ෂේත්‍රවල දේශීය පුහුණුව ලබා දී ඇත.

නිලධාරියාගේ නම	තනතුරු නාමය	වැඩසටහන	ආයතනය	පුහුණු කාලසීමාව
1 කේ.එම්.රිස්වි මහතා	සහකාර අධ්‍යක්ෂ	පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - ආර්ථික සංවර්ධනය 2012-2013	කොළඹ විශ්වවිද්‍යාලය	2013.01.01 2013.12.31
2 එම්.ඩී.අබේගුණවර්ධන මෙය	සහකාර අධ්‍යක්ෂ	වෘත්තීයවේදීන් සඳහා වූ ඉංග්‍රීසි ඩිප්ලෝමා මට්ටම 3	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය	2013.07.01 2013.11.30

5.3 ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ මූල්‍යමය පාලනය

2013 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවල අයවැය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය මෙහෙයුම් සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන ශීර්ෂ අංක 240 යටතේ සලසා ඇත. වැඩසටහන් 2 ක් යටතේ අයවැය ප්‍රතිපාදන සලසා තිබේ.

අ. වැඩසටහන	01	- මෙහෙයුම් වැඩසටහන්
වැඩසටහනෙහි ව්‍යාපෘති	01	- අයවැය සම්පාදන හා ප්‍රතිපත්ති
ආ. වැඩසටහන	02	- සංවර්ධන ක්‍රියාකාරකම්
වැඩසටහනෙහි ව්‍යාපෘති	02	- අයවැය සහාය සේවා හා හදිසි අවශ්‍යතා වගකීම්

අයවැය සම්පාදනය හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වූ දෙපාර්තමේන්තු පරිපාලන වියදම් සඳහා ව්‍යාපෘති 1 යටතේ ද, විවිධ වියදම් දැරීමේ ආයතනවල, අයවැය සහාය සේවා හා හදිසි අවශ්‍යතා වගකීම් සඳහා වන වියදම් දෙවන ව්‍යාපෘතිය යටතේද දක්වා ඇත. 2013 වාර්ෂික අයවැය කලාවේ ප්‍රකාශිත අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම හා රජයේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන් සඳහා වන වියදම සඳහා වන ප්‍රතිපාදනද එකී ව්‍යාපෘතිය යටතේම සලසා ඇත.

මූලික අයවැය ඇස්තමේන්තු, අයවැය යෝජනා සහ හඳුනාගත් ශීර්ෂ යටතේ වූ ඉතිරිවීම් මගින් රුපියල් 72,208,995,000 ක් 2013 වර්ෂය වෙනුවෙන් අයවැය දෙපාර්තමේන්තුවට සපයා තිබුණි.

ඉහත සමස්ත ප්‍රතිපාදනය පහත පරිදි භාවිතා කර ඇත.

	රු.
(1) වැඩසටහන 01 ව්‍යාපෘතිය 01 හි වියදම	2,023,730,115
(2) වැඩසටහන 02 ව්‍යාපෘතිය 02 යටතේ	
වෙනත් ශීර්ෂ වෙත ප්‍රතිපාදන නිදහස් කිරීම	<u>73,613,741,839</u>
එකතුව	75,637,471,954
ඉතිරි ප්‍රතිපාදන	<u>1,571,483,046</u>

ඒ අනුව, ඉතිරි ප්‍රතිපාදනය මුළු ප්‍රතිපාදනයෙන් සියයට 2.03 කි.

5.3.1 ශීර්ෂ 240 යටතේ වියදම් සාරාංශය

ශුද්ධ ප්‍රතිපාදන සහ සත්‍ය වියදමේ සාරාංශයක් සහ ශුද්ධ ප්‍රතිපාදන සහ සත්‍ය වියදමේ වෙනසක් එම වෙනස ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙසත් පහත 5.2 වගුවෙහි දැක්වේ.

5.2 වගුව
2013 වර්ෂයේ ශීර්ෂ 240 යටතේ වියදම් සාරාංශය

1 විස්තරය	2 ශුද්ධ ප්‍රතිපාදනය රු.	3 සත්‍ය වියදම/ වෙනත් ශීර්ෂ වලට මාරුකිරීම (රු.)	4 වෙනස (ඉතිරිවීම්) (2)-(3) (රු.)	5 වෙනස ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස (රු.)
පුනරාවර්තන වියදම්				
ව්‍යාපෘති				
1 අයවැය සම්පාදනය සහ ප්‍රතිපත්ති	802,789,000	801,049,827	1,739,173	0.22
2 අයවැය සහාය සේවා හා හදිසි අවශ්‍යතා වගකීම්	37,805,000,000	36,970,734,977	834,265,023	2.21
පුනරාවර්තන වියදම් එකතුව	38,607,789,000	37,771,784,804	836,044,196	2.16
මූලධන වියදම්				
ව්‍යාපෘති				
1 අයවැය සම්පාදනය හා ප්‍රතිපත්ති	1,756,166,000	1,222,680,288	533,485,712	30.37
2 අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්	36,845,000,000	36,643,006,862	201,993,138	0.55
මූලධන වියදම් එකතුව	38,601,166,000	37,865,687,150	735,478,850	1.90
මුළු එකතුව	77,208,995,000	75,637,471,954	1,571,483,046	2.03

මූලාශ්‍රය - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

5.3.2 ව්‍යාපෘති අනුව 2013 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන සහ සත්‍ය වියදම

2013 වර්ෂයේ එක් එක් වැඩසටහන සහ ව්‍යාපෘති අනුව සලසන ලද ඇස්තමේන්තුගත ප්‍රතිපාදන සහ සත්‍ය වියදම පහත වගුවෙන් දැක්වේ. 3 වන තීරුවෙන් මූලික ඇස්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තු සහ මු.රෙ. 66 මාරු කිරීම් ගැලපීමෙන් පසු ශුද්ධ ප්‍රතිපාදන දක්වා ඇත. ශුද්ධ ප්‍රතිපාදනය සහ සත්‍ය වියදම අතර වෙනස 4 වන තීරුවෙන් දැක්වේ.

5.3 වගුව
වැඩසටහන් 01 - මෙහෙයුම් වැඩසටහන
ව්‍යාපෘති 01 - අයවැය සම්පාදන සහ ප්‍රතිපත්ති

(1) විස්තරය	(2) ඇස්තමේන්තුව රු.	(3) ශුද්ධ ප්‍රතිපාදනය රු.	(4) සත්‍ය වියදම රු.	(5) ඉතිරි කිරීම (3) - (4) රු.	(6) වෙනස ප්‍රතිශතයක් ලෙස %
පුනරාවර්තන වියදම්					
පුද්ගල පඩිනඩි	55,000,000	50,725,000	50,549,985	175,015	0.34
වෙනත් පුනරාවර්තන වියදම්	167,989,000	752,064,000	750,499,842	1,564,158	0.21
පුනරාවර්තන වියදම් එකතුව	222,989,000	802,789,000	801,049,827	1,739,173	0.22
මූලධන වියදම්					
මූලධන වත්කම්					
පුනරාවර්තන හා වැඩිදියුණු කිරීම					
ගොඩනැගිලි	30,000,000	30,000,000	-	30,000,000	100
යන්ත්‍රෝපකරණ	200,000	3,760,000	3,758,389	1,611	0.043
වාහන	500,000	750,000	748,845	1,155	0.154
ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම					
වාහන	1,701,866,000	1,701,866,000	1,214,620,364	487,245,636	28.63
ගෘහභාණ්ඩ හා කාර්යාල උපකරණ	23,000,000	19,190,000	3,226,609	15,963,391	83.18
නිපුණතා සංවර්ධනය					
පුහුණු කිරීම් හා හැකියා වර්ධනය	600,000	600,000	326,081	273,919	45.65
මූලධන වියදම් එකතුව	1,756,166,000	1,756,166,000	1,222,680,288	533,485,712	30.38
මුළු වියදම	1,979,155,000	2,558,955,000	2,023,730,115	535,224,885	20.91

මූලාශ්‍රය - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

ඉහත වගුවෙන් දක්වා ඇති පරිදි වැඩසටහන් 01 හි ව්‍යාපෘති 01 යටතේ සලසා තිබූ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 79.09 ක් පරිහරණය වී ඇත.

5.4 වගුව
වැඩසටහන 02 යටතේ වියදම - සංවර්ධන කටයුතු
ව්‍යාපෘති 02 - අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්

1 විස්තරය	2 ඉදිරි ප්‍රතිපාදනය රු.	3 වෙනත් ශීර්ෂවලට මාරුකිරීම රු.	4 ඉතිරිවීම්(විසර්ජන ගිණුම අනුව) රු.	5 වෙනස ප්‍රතිශතයක් ලෙස %
පුනරාවර්තන වියදම්				
වෙනත් පුනරාවර්තන වියදම්	37,805,000,000	36,970,734,977	834,265,023	2.21
මුළු පුනරාවර්තන වියදම්	37,805,000,000	36,970,734,977	834,265,023	2.21
ප්‍රාග්ධන වියදම්				
වාහන අත්පත්කරගැනීම්	1,712,000,000	1,701,201,736	10,798,264	0.63
ප්‍රතිව්‍යුහකරණය				
පසුබැමට ලක්වූ ව්‍යාපාර සඳහා බැරකම්	1,835,000,000	1,830,297,265	4,702,735	0.26
විදේශාධාර ආශ්‍රිත වියදම්				
- විදේශාධාර ණය	(12) 6,665,000,000	6,664,500,000	500,000	0.007
- විදේශාධාර ප්‍රදාන	(13) 595,000,000	594,630,931	369,069	0.06
- ප්‍රතිපූර්ණ විදේශාධාර ණය	(14) 79,000,000	79,000,000	-	-
- ප්‍රතිපූර්ණ විදේශාධාර ප්‍රදාන	(15) 3,000,000	2,656,226	334,774	11.16
- විදේශාධාර සබැඳි දේශීය අරමුදල්	(17) 4,155,000,000	4,152,202,640	2,797,360	0.06
වෙනත් අනපේක්ෂිත ගෙවීම්	(11) 21,801,000,000	21,618,518,064	182,481,936	0.84
ප්‍රාග්ධන වියදම් එකතුව	36,845,000,000	36,643,006,862	201,993,138	0.55
මුළු එකතුව	74,650,000,000	73,613,741,839	1,036,258,161	1.39

මූලාශ්‍රය - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

මෙම ව්‍යාපෘතිය යටතේ විවිධ වියදම් දැරීමේ ආයතනවල අනපේක්ෂිත සහ බලාපොරොත්තු නොවූ වියදම් දැරීම සඳහා සහ 2013 අයවැය කතාවෙන් ප්‍රකාශිත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 74,650,000,000 ක ප්‍රතිපාදන සලසා තිබුණි. මෙම ප්‍රමාණයෙන් රුපියල් 73,613,741,839 ක් විවිධ වියදම් දැරීමේ ආයතන වෙත නිදහස් කර තිබුණි. එය මුළු ප්‍රතිපාදනයෙන් සියයට 98.61 කි.

5.5 වගුව
2013 වර්ෂය සඳහා රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම

ප්‍රබේදය	2013 අනුමත සීමාව රු.	සත්‍ය වියදම 2013 රු.
උපරිම වියදම් සීමාව	8,000,000.00	5,868,359.00
අවම ලැබීම් සීමාව	3,800,000.00	4,048,563.00
උපරිම හර ගේෂ සීමාව	37,000,000.00	20,968,250.01

මූලාශ්‍රය - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

32

අංක 114 හා 2003.12.31 දිනැති අයවැය වකුලේඛය පරිදි, දෙපාර්තමේන්තු ශීර්ෂය තුළ සිදු වූ ගනුදෙනු පමණක් සලකා බලා, අයතම 240-011 දරන අත්තිකාරම් ගිණුම් විෂයාංකයෙහි සංඛ්‍යාවන් ඉහත වගුවෙහි දක්වා ඇත. අංක 118 දරන වකුලේඛයට අනුව, ස්ථාන මාරු වී ගිය සහ පැමිණි නිලධාරීන්ගේ ණය ගේෂයන් ගිණුම් ශීර්ෂ අතර නිරවුල් කිරීම විෂයාංක 240-012 යටතේ ගිණුම්ගත කරන ලදී. 2013 වර්ෂය අතරතුර එම හර ගේෂයන්ගේ අගය රුපියල් 3,979,425.89 ක් වූ අතර බැර ගේෂයන්හි අගය රුපියල් 7,054,086.90 ක් විය. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම යටතේ ලබා දී ඇති සීමාවන්ට අනුකූලව දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

5.6 වගුව
2013 වර්ෂයේදී දෙන ලද ණය ප්‍රමාණය

ණය / අත්තිකාරම්	ණය දැන් සංඛ්‍යාව	ප්‍රමාණය (රු.)
උත්සව අත්තිකාරම්	97	485,000
විශේෂ අත්තිකාරම්	50	125,000
ආපදා හා පාපැදි ණය	135	5,174,038
එකතුව	282	5,784,038

මූලාශ්‍රය - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

5.3.3 2013 වර්ෂය සඳහා විගණකාධිපතියේ විගණන විමසුම්

2013 වර්ෂය තුළදී, විගණන විමසුම් අටක් (08) ලැබී තිබුණු අතර, සියලුම විගණන විමසුම් සඳහා සුදුසු පරිදි පිළිතුරු සපයා ඇත.